

ಶುಭಲೇಖಿ ಕೊಪ್ಪ

තැන්වැනි කොටස

**මුදල් මණ්ඩලය විසින් 2000 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ
ප්‍රධාන පරිපාලන විධිවිධාන**

මෙහෙයුම් උපදෙස් හා චක්‍රලේඛ

පිටුව

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව

1. ආ.සං.බැ.ණය අංක 1535 එස්ආර්අයි (එස්එල්) විද්‍යා හා තාක්ෂණ සුද්ගල සංවර්ධන ව්‍යාපෘතිය ආනයන සඳහා ක්‍රියාපිළිවෙල - මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/008	i
2. ඉන්දු - ශ්‍රී ලංකා ණය ගිවිසුමෙහි දෙවන අදියර යටතේ එ.ජ.ඩොලර් දශ ලක්ෂ 15 ක් වෙන් කිරීම-ආනයන සඳහා ගෙවීම් ක්‍රියාපටිපාටිය-මෙහෙයුම් උපදෙස් අංක :01/02/005/0018/009	iii
3. විදේශ විනිමය තත්ත්ව වාර්තාව - චක්‍රලේඛ අංක : බීඩී/01/2000	iv
4. යෙන් 35,553,000/- ජපන්/ශ්‍රී ලංකා විශේෂ ප්‍රදානය 26 වැනි ණය සහන ප්‍රදානය මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/011	v
5. ඉන්දු-ශ්‍රී ලංකා ණය ගිවිසුමෙහි දෙවන අදියර යටතේ එ.ජ.ඩොලර් දශ ලක්ෂ 15 ක් වෙන් කිරීම - ආනයන සඳහා ගෙවීම් ක්‍රියාපටිපාටිය- මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/009-01	vii
6. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන විවිධ වෙළෙඳ කටයුතු ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිවිකුණුම් පහසුකම්වලට අදාළ සංශෝධිත මෙහෙයුම් උපදෙස් - චක්‍රලේඛ අංක : 01/02/005/0018/013	viii
7. සංචිත අවශ්‍යතා - මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/014	xiv
8. විදේශ මුදල් තැන්පතු වගකීම් පිළිබඳ සතිපතා වාර්තාව - චක්‍රලේඛ අංක : 4634	xv
9. ජා.සං.සං. ණය 14 සීර් ප්‍රථම පාරිසරික ක්‍රියාත්මක ව්‍යාපෘතිය - මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/015	xvi
10. අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාතිකය-චක්‍රලේඛ අංක:4651	xviii
11. ආසියානු නිශ්කාෂණ සංගමය - මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/016	xix
12. අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාතිකය-චක්‍රලේඛ අංක:4664	xx
13. දෛනික අන්තර් බැංකු විදේශ විනිමය ගණුදෙනු වාර්තාව-චක්‍රලේඛ අංක : 4665	xxi
14. අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාතිකය -චක්‍රලේඛ අංක:4669	xxii

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව

15.	1988 අංක 30 දරණ බැංකු පනත	xxiv
16.	1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනත	xxv
17.	1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනත	xxviii
18.	1995 අංක 30 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනත	xxix

විනිමය පාලන දෙපාර්තමේන්තුව

19.	විදේශ විනිමය විකිණීම සහ මිලයට ගැනීම සඳහා ආකෘති පත්‍ර 1 සහ ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම-මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/01/2000(එම්යු)	xxx
20.	ජාත්‍යන්තර විද්‍යුත් ණය කාඩ්පත්, හර කාඩ්පත් හෝ අනෙකුත් මුදල් පැවරුම් කාඩ්පත් මගින් විදේශ විනිමය ලබා ගැනීම් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල - මෙහෙයුම් උපදෙස් අංක: ඊසී/02/2000 (ඩී)	xxxii
21.	භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම-මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/03/2000 (ඊ)	xxxiii
22.	අත්වෙරළ බැංකු කටයුතු - මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/04/2000 (ඩී)	xxxiv
23.	අපනයනකරුවන් සඳහා විදේශ මුදල් ණය-මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/05/2000(ඩී)	xxxv
24.	කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම (සියරො)-මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/06/2000 (සීඅන්ටීඑල්)	xxxvi
25.	විදේශ ව්‍යවහාර මුදල් ගිණුම - මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/07/2000 (ඩී)	xliii
26.	භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම-මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/08/2000 (ඊ)	xliv
27.	විදේශ විනිමය විකිණීම සහ මිලයට ගැනීම සඳහා ආකෘති පත්‍ර 1 සහ ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම - මෙහෙයුම් උපදෙස් අංක : ඊසී/09/2000 (එම්යු)	xlv

කළමනාකරු,
ලංකා බැංකුව,
අගනුවර ශාඛාව,
කොළඹ 01.

මහත්මයාණෙනි,

**ආ.සං.බැ.ණය අංක 1535 එස්.ආර්.අයි (එස්එල්)
විද්‍යා හා තාක්ෂණ පුද්ගල සංවර්ධන ව්‍යාපෘතිය
ආනයන සඳහා ක්‍රියාපිළිවෙල.**

1. ආසියානු සංවර්ධන බැංකුව (මින් ඉදිරියට ආ.සං.බැ. යනුවෙන් හැඳින්වේ.) විද්‍යා හා තාක්ෂණ පුද්ගල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයට විගැහි 14,721,000 කට සමාන ණය ප්‍රමාණයක් ලබා දීමට එකඟ වී ඇත. මෙම ව්‍යාපෘතිය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ. ණය මුදලින් කොටසක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය (මින් ඉදිරියට වි.තා.අ. යනුවෙන් හැඳින් වේ.) මගින් ව්‍යාපෘතිය සඳහා උපකරණ ආනයනය කිරීමට යොදවනු ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ කරනු ලබන ආනයන සම්බන්ධයෙන් ඔබ විසින් පහත සඳහන් ක්‍රියාපිළිවෙල අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ.
2. මෙම ලිපියෙහි ඇමුණුම් 1 හි සඳහන් වන සුදුසුකම් ලැබූ මූලාශ්‍ර රටවලින් කළ යුතු සියළුම ආනයන වි.තා.අ. යේ ඉල්ලීම මත ඔබ විසින් ආරම්භ කරන ලද සහතික කරන ලද අවලංගු කළ නොහැකි, ආධීනතාවක් නොමැති ණයවර ලිපි මගින් කළ යුතුය. මෙවැනි සෑම ණයවර ලිපියකම පහත සඳහන් වගන්තිය ඇතුළත් විය යුතුය.

“මෙම ණයවර ලිපිය ආසියානු සංවර්ධන බැංකුවෙහි ණය අංක 1535 එස්.ආර්.අයි.(එස්එල්) යටතේ ආරම්භ කරනු ලැබ ඇති අතර ‘මෙය ක්‍රියාත්මක වනුයේ ආසියානු සංවර්ධන බැංකුව සිය බැඳුම්කර ලිපිය දැනුම් දෙන/සහතික කරන බැංකුවට නිකුත් කළහොත් හා නිකුත් කළ විට පමණි. ගෙවීම් සඳහා මෙකී බැඳුම්කර ලිපියෙහි ඇතුළත් උපදෙස් කරුණාකර පිළිපදිනු මැනවි.”

ණයවර ලිපියෙහි ඉහත සඳහන් වගන්තිය ඇතුළත් නොවූ විට පවා ගනුදෙනුව මූල්‍යකරණය කිරීමට ඔබ විසින් භාර ගන්නේ නම් එය වහා ක්‍රියාත්මක තත්ත්වයට පත්වේ. කෙසේ වුවද, ආ.සං.බැ. වෙහි බැඳුම්කරය නිකුත් කළහොත් හා නිකුත් කළ විට මූල්‍යමය බැඳීම ආ.සං.බැ. වෙත පැවරෙනු ඇත. මෙවැනි අවස්ථාවක ණයවර ලිපියෙහි පහත සඳහන් වගන්තිය ඇතුළත් විය යුතුය.

“මෙම ණයවර ලිපිය මූල්‍යකරණය ශ්‍රී ලංකාවෙහි කොළඹ ලංකා බැංකුව අගනුවර ශාඛාව විසින් භාරගනු ලැබ ඇත. කෙසේ වුවද, මෙය ආසියානු සංවර්ධන බැංකුවෙහි ණය අංක. 1535 එස්.ආර්.අයි (එස්එල්) යටතේ විවෘත කර ඇති අතර, දැනුම් දෙන/සහතික කරන බැංකුවට ආසියානු සංවර්ධන බැංකුව විසින් බැඳුම්කර ලිපිය නිකුත් කළහොත් හා නිකුත් කළ විට එකී ණයවර ලිපිය සම්බන්ධයෙන් මෙම බැඳුම්කර ලිපියෙහි ඇතුළත් උපදෙස් අනුව ක්‍රියාකොට ආසියානු සංවර්ධන බැංකුවෙන් ගෙවීම/ප්‍රතිපූරණය සඳහා හිමිකම පෑ යුතුය.”

ඔබගේ ණයවර ලිපියෙහි පිටපත් දෙකක් වි.තා.අ. වෙත යැවිය යුතු වන අතර, එවිට වි.තා.අ. විසින් ආ.සං.බැ. විසින් නිකුත් කරනු ලබන සාමාන්‍ය බැඳුම්කර ලිපිය ඔබගේ නියෝජිතයා වෙත යැවීමට කටයුතු සලසනු ඇත. වි.තා.අ. හි ඉල්ලීමට ආ.සං.බැ. එකඟ වුවහොත් ආ.සං.බැ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම් 2 හි සඳහන් අන්දමට සිය සාමාන්‍ය බැඳුම්කර ලිපිය නම්කර ඇති වාණිජ බැංකු වෙත නිකුත් කරනු ඇත.

3. (i) ණයවර ලිපියෙහි පහත දක්වෙන කිහිප සංශෝධනයක් සඳහා වුවද ආ.සං.බැ. හි ලිඛිත අනුමැතිය අවශ්‍ය වේ.
 - (අ) ණයවර ලිපියෙහි වටිනාකම හා අදාළ ව්‍යවහාර මුදල් ඒකකය ඇතුළු ගෙවීම් කොන්දේසි.
 - (ආ) හාණ්ඩ ප්‍රමාණය හෝ ඒවායේ විස්තරය ;
 - (ඇ) ප්‍රතිලාභියා
 - (ඈ) ආරම්භක රට ; සහ
 - (ඉ) ණය ගිණුමෙන් මුදල් ආපසු ගැනීම් සඳහා අවසාන දිනය එනම් ; 2002 දෙසැම්බර් මස 31 වැනි දිනය ඉක්මවා ණයවර ලිපියෙහි කල් පිරෙන දිනය දීර්ඝ කිරීම.

ඉහත සඳහන් (අ) සිට (ඉ) දක්වා ඇතුළත් නොවන සංශෝධන සඳහා ආ.සං.බැ. හි අනුමැතිය අවශ්‍ය නොවේ. ඉහත සඳහන් සංශෝධනයන්ට අනුමැතිය ලබා ගැනීම සඳහා වි.තා.අ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම් 3 හි දක්වන ආකෘතිය මගින් ඔබ විසින් අත්සන් කරන ලද සංශෝධනයෙහි පිටපතක්ද සහිතව නොපමාව ඉල්ලුම් කළ යුතුය. මෙවැනි අවස්ථාවන්හිදී ණයවර ලිපියක සංශෝධනයන්හි පහත සඳහන් කොන්දේසිය ඇතුළත් විය යුතුය.

“මෙම සංශෝධනය බලාත්මක වනුයේ ආ.සං.බැ. හි අනුමැතිය ලැබුණු විට පමණි.”

ආ.සං.බැ. විසින් අනුමැතිය දෙනු ලැබුවහොත් එය මෙම ලිපියෙහි ඇමුණුම් 4 හි දක්වන ආකෘතිය මගින් ඔබගේ නියෝජිතයා වෙත මෙන්ම වි.තා.අ. වෙත දැනුම් දෙනු ඇත.

ii කල් ඉකුත් වන දිනය සහ නැවත කිරීමේ දිනය ණය ගිණුමෙන් මුදල් ගැනීමේ අවසන් දිනය දක්වා දීර්ඝ කිරීම සඳහා ආ.සං.බැ.හි පූර්ව අනුමැතිය අවශ්‍ය නොවේ. එවැනි කාලය දීර්ඝ කිරීම කරන ලද අවස්ථාවන්හිදී වි.තා.අ. විසින් මෙම ලිපියෙහි ඇමුණුම 3 හි දක්වන ආකෘතිය මගින් ඔබ විසින් නිසි පරිදි අත්සන් කරන ලද පිටපතක් ද සමග ආ.සං.බැ.වෙත නොපමාව දැනුම් දිය යුතුය. ආ.සං.බැ. හි පූර්ව අනුමැතියට යටත් වන හා නොවන සෑම සංශෝධනයකම පිටපත් දෙකක් ඔබ විසින් වි.තා.අ. වෙත යැවිය යුතු වන අතර, වි.තා.අ. විසින් ආ.සං.බැ. හි අනුමැතිය අවශ්‍ය අවස්ථාවන්හිදී එම අනුමැතිය ලබාදීම සඳහා කටයුතු යොදනු ඇත.

4. ආ.සං.බැ. මගින් බැඳීම් ලිපියක් නිකුත් කරන ලද ණයවර ලිපියක වගන්ති ප්‍රකාර ප්‍රතිලාභියෙකු වෙත ගෙවීමක් කරනු ලබන විට ඔබ නියෝජිතයා විසින් ඔබ වෙත අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතු අතර, මෙම ලිපියෙහි ඇමුණුම් 5 හි දක්වන ආකෘතිය මගින් ආ.සං.බැ. වෙත ප්‍රතිපූරණය සඳහා ඉල්ලුම් කළ යුතුය. ඔබ නියෝජිතයා විසින් ප්‍රතිපූරණය සඳහා වන ඉල්ලුම්පතෙහි පිටපතක් වි.තා.අ. වෙතද ඉදිරිපත් කළ යුතුය. මුදහැරීමේ කටයුතු නොපමාව සිදු කිරීම පහසු කිරීම සඳහා ඔබ නියෝජිතයා මෙම ලිපියෙහි ඇමුණුම 6 හි දක්වන ආකෘතිය මගින් අනුමැතිය තහවුරු කැරුනු ස්ඵට්ටි, ටෙලෙක්ස් හෝ කේබල් පණිවුඩයක් මගින් ඉල්ලුම් කළ හැකිය. ඔබ නියෝජිතයා ආ.සං.බැ. වෙත ප්‍රතිපූරණය කරනු ලැබූ බව හැකි තාක් ඉක්මණින් ඔබ වෙත දන්වීමට හැකිවන පරිදි ඔබ විසින් කටයුතු සැලැස්විය යුතු වන අතර ඔබ නියෝජිත වෙත ආ.සං.බැ. වෙත ප්‍රතිපූරණය ලැබූ බවට ඔබ සෑහීමකට පත්වන තෙක් ඔබ නියෝජිතයාගේ නැවත කිරීමේ ලියකියවිලි ඔබ බැංකුව භාරයේ රඳවා ගත යුතුය. ලියකියවිලි නිදහස් කරන අවස්ථාවේදී වි.තා.අ. වෙතින් ප්‍රතිපාර්ශ්වීය අරමුදල් අය නොකළ යුතුය.

5. නැවත කිරීමේ ලියකියවිලිවල හා ණයවර ලිපියෙහි කොන්දේසි අතර යම් වෙනස්කමක්/වෙනස්කම් පවතින විට ආ.සං.බැ. ට ගෙවීම සඳහා වන හිමිකම්පෑම් ගරු කළ නොහැකි වන අතර වාණිජ බැංකුව (ගණුදෙනු කරන) විසින් නිකුත් කළ හෝ පිටසන් කළ හානි පූරණ ලිපියක් පිළිගැනීමට ද හැකි නොවේ. මෙවැනි අවස්ථාවලදී ගණුදෙනු කරන වාණිජ බැංකුව විසින් ඔබ මාර්ගයෙන් එවැනි වෙනස්කම් තිබුණද ගෙවීම සඳහා අනුමැතිය වි.තා.අ. මගින් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

ඔබ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෙවීම සඳහා අනුමැතිය දුන් පසු වි.තා.අ. විසින් අදාළ අසමානතාවය හා ගණුදෙනු කරන බැංකුවට දෙන ලද ගෙවීම් අනුමැතිය ලබා දීම පිළිබඳව කේබල් මගින් ආ.සං.බැ. වෙත දන්විය යුතුය.

6. ආ.සං.බැ. විසින් එ.ජ. ඩොලර් නොවන වෙනත් මූල්‍ය ඒකකයකින් බැඳීමක් නිකුත් කළ විට එවැනි බැඳීමක් යටතේ ගෙවීම සඳහා එ.ජ. ඩොලර් නොවන මූල්‍ය ඒකකය ලබා ගත හැකි වේ යයි ආ.සං.බැ. බලාපොරොත්තු වන විනිමය අනුපාතිකය පදනම මත තීරණය කරන ලද එ.ජ. ඩොලර් සමාන ප්‍රමාණය බැඳීම් ලිපියේ දක්වනු ඇත. එ.ජ. ඩොලර් නොවන වෙනත් මූල්‍ය ඒකකයකින් ගෙවීමක් සඳහා ඔබගේ ඕනෑම නියෝජිතයෙකු විසින් එවැනි හිමිකම්පෑමක් කළ අවස්ථාවකදී, එ.ජ. ඩොලර් සමාන ප්‍රමාණය ආ.සං.බැ. හි බැඳීම යටතේ ලබා ගත හැකි ප්‍රමාණය ඉක්මවන්නේ නම් ආ.සං.බැ. ප්‍රතිපූරණය බැඳීම යටතේ ලබාගත හැකි එ.ජ. ඩොලර් ප්‍රමාණයේ එ.ජ. ඩොලර් නොවන ව්‍යවහාර මුදලින් වූ වටිනාකමට සීමා කරනු ඇත. මෙම හේතුව නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ඔබගේ ණයවර ලිපියෙහි වගන්ති ප්‍රකාර කාර්තු ලබන හිමිකම් පෑමක් සඳහා සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් වශයෙන් හෝ ඔබ නියෝජිතයා ප්‍රතිපූරණය කිරීම ආ.සං.බැ. ප්‍රතික්ෂේප කළහොත් ආ.සං.බැ. විසින් අනුමත නොකරන ලද ප්‍රමාණය ඔබ විසින් ඔබ නියෝජිතයාට ගෙවිය යුතුය. මෙම කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් වි.තා.අ. සමග අවශ්‍ය විධිවිධාන සලසා ගත යුතුය.

7. මේ සම්බන්ධයෙන් වන විනිමය පාලන අවශ්‍යතාවයන් පිළිබඳව විනිමය පාලක විසින් ඔබට උපදෙස් දෙනු ඇත.

8. ඔබගේ සියළුම අයකිරීම් වි.තා.අ. ගිණුමට හර විය යුතුය.

මබේ විශ්වාසී,
එම්.බී.දිසානායක
 ප්‍රධාන ගණකාධිකාරී

පිටපත්: 1. විනිමය පාලක
 2. ව්‍යාපෘති අධ්‍යක්ෂ,
 විද්‍යා හා තාක්ෂණ පුද්ගල සංවර්ධන ව්‍යාපෘතිය,
 විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය,
 නො. 320, ටී.බී.ජයා මාවත,
 කොළඹ 10.

අවසරලත් සියලු වාණිජ බැංකු වෙත.

**ඉන්දු - ශ්‍රී ලංකා ණය ගිවිසුමෙහි දෙවන අදියර යටතේ
එ.ජ.ඩොලර් දශ ලක්ෂ 15 ක් වෙන් කිරීම -
ආනයන සඳහා ගෙවීම් ක්‍රියාපටිපාටිය**

1. ඉන්දියානු ණය ක්‍රමය යටතේ තම රටින් ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි ගිවිසුම් ඇති කර ගැනීම සහ ආරම්භ කිරීම වෙනුවෙන් වලංගු කාලසීමාව 2000.05.31 දක්වාත්, ණය මුදහැරීම 2001.05.31 දක්වාත් ඉන්දීය රජය විසින් දීර්ඝ කර ඇති බව අවසරලත් සියලු වාණිජ බැංකු වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.
2. 1996 ඔක්තෝබර් 14 දින අංක බීඩී/07/96 දරන අපගේ මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් නියමයන් සහ කොන්දේසි නොවෙනස්ව පවතී.

එම්.බී.දිසානායක
ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත්: 1. විනිමය පාලක
2. අධ්‍යක්ෂ ජනරාල්,
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,
මහ ලේකම් කාර්යාලය,
කොළඹ 01.

වක්‍රලේඛ අංක: බීඩී/01/2000

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව
2000 ජූනි මස 19 දින.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

විදේශ විනිමය තත්ත්ව වාර්තාව

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලය හා සියළු ශාඛාවන්ගේ 2000 ජූනි 19 දින වන විට ගනුදෙනු අවසානයේ පැවති මුළු මුදල විදේශ වත්කම් හා වගකීම් පිළිබඳ තත්ත්ව වාර්තාව, අවිනිශ්චිත ගිණුම් හා “නොස්ට්‍රෝ” ගිණුම්වල ශේෂයන් ද ඇතුළත්ව වෙන වෙනම සියළුම විදේශ මුදල් වලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී (ෆැක්ස් අංක 346284, 346282) වෙත වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වසි.එම්.ඩබ්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

ඒ.එස්.ජයවර්ධන
අධිපති

විදේශීය මූල්‍ය අංශය,
බැංකු කටයුතු දෙපාර්තමේන්තුව
2000 ජලි මස 05 වැනි දින.
දුරකථනය: 477078

සියළුම වාණිජ බැංකු වෙත

යෙත් 35.553.000/- ජපන්/ශ්‍රී ලංකා විශේෂ ප්‍රදානය
26 වැනි ණය සහන ප්‍රදානය

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ජපාන රජය විසින් ලබාදී ඇති ප්‍රදානයන් යටතේ තෝරා ගන්නා ලද රටවලින් කැරෙන ආනයනයන් මූල්‍යනය කිරීම සඳහා පහත සඳහන් උපදෙස්වලින් දී ඇති ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන ලෙස වාණිජ බැංකුවලින් ඉල්ලා සිටිනු ලැබේ. මෙම ප්‍රදානය යටතේ ආනයන සඳහා ප්‍රතිපාදනයන් විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ඇත.
2. සැපයුම්කරු සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපතක් ද විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද බලය පැවැරීමේ ලිපියක් ද සමග ප්‍රතිපාදනයක හිමිකරුවෙකු අයදුම් කළ අවස්ථාවක දී වාණිජ බැංකුවකට සැපයුම්කරුගේ රටෙහි තමාගේ ගනුදෙනුකරුවන්ගේ මාර්ගයෙන් සැපයුම්කරු වෙනුවෙන් මෙම පහසුකම යටතේ අවලංගු කළ නොහැකි ණයවර ලිපියක් විවෘත කළ හැකිය. එවන් සෑම ණයවර ලිපියකම අනුක්‍රමික අංකයට මුලින් පිළිවෙලින් ආරම්භක බැංකුවේ හඳුනා ගැනීමේ අංකය සහ “ 1 වැනි යෙත් ප්‍රදානය 2000 ” යන්න යොදා තිබිය යුතුය.
3. ජපානයේ, ටෝකියෝහි සීමාසහිත ටෝකියෝ - මිටිසුබිෂි බැංකුවෙහි ජාත්‍යන්තර සේවා බැංකු කටයුතු අංශය වෙතැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවේ අංක : 3082399 දරණ යෙත් සාමාන්‍ය තැන්පතු ගිණුම් හර කිරීමෙන් ගනුදෙනුකාර බැංකුව විසින් ප්‍රතිපූරණය ලබා ගත යුතු බව සෑම ණයවර ලිපියකම සඳහන් විය යුතුය. ලියකියවිලි ණයවර ලිපියේ නියමයනට එකඟවන බවටත්, එම ලියකියවිලි ණය විවෘත කරන බැංකුව වෙත යවා ඇති බවටත්, ගනුදෙනුකාර බැංකුවෙන් ලබාගත් සහතිකයක් සමග ප්‍රතිපූරණය ඉල්ලා සිටිය යුතුය. ණයවර ලිපිය විවෘත කළ වහාම ණය විවෘත කරන බැංකුව විසින් සෑම ණයවර ලිපියකම පිටපත් දෙකක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී වෙත ඉදිරිපත් කළ යුතුය. ඉන් අනතුරුව ප්‍රධාන ගණකාධිකාරී විසින් ණය සම්බන්ධයෙන් වූ ප්‍රතිපූරණ අවසර ලිපියක් ටෝකියෝහි සීමාසහිත ටෝකියෝ මිටිසුබිෂි බැංකුව වෙත නිකුත් කරනු ලැබේ. මෙම ලිපිය නොමැතිව ගනුදෙනුකාර බැංකුව වෙත ප්‍රතිපූරණය කිරීම සිදු කරනු නොලැබේ.
4. ගනුදෙනුකාර බැංකුවෙන් ලියකියවිලි ලැබුණු විට ණය විවෘත කරන බැංකුව ඒවා ආනයනකරු වෙත මුදහැරිය යුත්තේ එම ලියකියවිලිවල රුපියල් වටිනාකම ලබා ගැනීමෙන් පසුව පමණකි. එම ලියකියවිලි ආනයනකරු වෙත මුදහැරීමට පෙර ලියකියවිලිවල මුළු වටිනාකම ලබාගත් බවට වාණිජ බැංකු තහවුරු කරගත යුතුය. අදාළ බැංකුව වෙත ලියකියවිලි ලැබී ඇති බවට උපදෙස් ලැබී දින 10 ක් ඇතුළත දී ආනයනකරු විසින් ගෙවීම් කළ යුතුය.
5. නිශ්චිත කාලය වන දින 10 තුළදී ලියකියවිලිවල වටිනාකම ගෙවීමට ආනයනකරු අපොහොසත් වුවහොත් බැංකුව වෙත ලියකියවිලි ලැබුණු බවට උපදෙස් ලැබූ දින සිට බිල ගෙවා අවසන් කරන දිනය තෙක් බැංකු අනුපාතිකය සියයට 3 කින් ඉක්මවූ පොලියක් ගෙවීමට ආනයනකරුට සිදුවනු ඇත.
6. වාණිජ බැංකුව ආනයනකරු වෙතින් ලියකියවිලිවල රුපියල් වටිනාකම ලබාගෙන මහ බැංකුව වෙත ගෙවීමේ දී මෙම මෙහෙයුම් උපදෙස්වල යොමුව සඳහන් කරමින් පහත සඳහන් තොරතුරු සැපයිය යුතුයි.

(අ) ආනයනකරුගේ නම සහ ලිපිනය:

(ආ) ණයවර ලිපියේ අංකය:

- (ඇ) අපනයනකරුගේ නම:
- (ඈ) යෙන්වල සමානුපාතිකය (ලියකියවිලිවල වටිනාකම වෙනත් ව්‍යවහාර මුදල් වර්ගයකින් දක්වා ඇති අවස්ථාවන්හිදී):
- (ඉ) බලපාන විනිමය අනුපාතිකය (ණයවර ලිපියෙහි දක්වෙන ව්‍යවහාර මුදල් වර්ගය පරිවර්තනය කෙරුණ්පත් යෙන් අනුපාතිකයද ඇතුළුව):
- (ඊ) ලියකියවිලි ලැබුණු දිනය:
- (උ) ආනයනකරු වෙත දැන්වූ දිනය:
- (ඌ) ආනයනකරු විසින් ගෙවීම් කරන ලද දිනය:

7. ගෙවීම් කරන විට ගෙවීම් කරනු ලබන නැව්ගත කිරීමට අදාළ පහත සඳහන් සෑම ලියවිල්ලකම පිටපතක් අමුණා එවීමට වාණිජ බැංකු වගබලාගත යුතුය.

- i. ඉන්වොයිසිය:
- ii. නෞභාර පත්‍රය/ඉවත් බලපත්‍රය:
- iii. සැපයුම්කරු වෙත මුදල් ගෙවන ලද දිනය හා ගෙවූ ප්‍රමාණයට සාක්ෂි දරන ලියකියවිලි

වයි.එම්.ඩබ්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත් : 1. විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල්,
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,
මහලේකම් කාර්යාලය,
කොළඹ 01.
2. විනිමය පාලක

අවසරලත් සියලු වාණිජ බැංකු වෙත.

**ඉන්දු - ශ්‍රී ලංකා ණය ගිවිසුමෙහි දෙවන අදියර යටතේ
එ.ජ.ඩොලර් දශ ලක්ෂ 15 ක් වෙන් කිරීම -
ආනයන සඳහා ගෙවීම් ක්‍රියාපටිපාටිය**

ඉන්දියානු ණය ක්‍රමය යටතේ තම රටින් ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි ගිවිසුම් ඇති කර ගැනීම සහ ආරම්භ කිරීම වෙනුවෙන් වලංගු කාලසීමාව 2000.11.30 දක්වාත්, ණය මුදහැරීම 2001.11.30 දක්වාත් ඉන්දීය රජය විසින් දීර්ඝ කර ඇති බව අවසරලත් සියලු වාණිජ බැංකු වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ.

- 2. 1996 ඔක්තෝබර් 14 දින අංක බීඩී/07/96 දරන අපගේ මෙහෙයුම් උපදෙස්වල අඩංගු අනෙකුත් නියමයන් සහ කොන්දේසි නොවෙනස්ව පවතී.

වසි.එම්.වබ්ලිව්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත් : 1. විනිමය පාලක
- 2. අධ්‍යක්ෂ ජනරාල්,
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,
මහ ලේකම් කාර්යාලය,
කොළඹ 01.

මෙහෙයුම් උපදෙස් අංක : 01/02/005/0018/013

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
ජනාධිපති මාවත,
තැ.පෙ.590,
කොළඹ 01.
2000 ජූලි 26 වැනි දින.

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ
ප්‍රාථමික අලෙවිකරුවන් වෙත.

**ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන විටට වෙළෙඳ කටයුතු
ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිවිකුණුම් පහසුකම්වලට අදාළ
සංශෝධිත මෙහෙයුම් උපදෙස්**

ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිවිකුණුම් පහසුකම්වලට අදාළ කල්පිරීමේ කාලය 2000.07.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි උපරිමය දින 07 ක් දක්වා දීර්ඝ කළ බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත මෙ මගින් දැනුම් දෙනු ලැබේ. සංශෝධිත මෙහෙයුම් උපදෙස් ඇමුණුම් අංක I සිට III දක්වා ඇත.

ව.සී.එම්.ඩබ්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන විවෘත වෙළෙඳ කටයුතු
ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිචක්‍රණම් පහසුකම්වලට
අදාළ සංශෝධිත මෙහෙයුම් උපදෙස් හා පිළිවෙත්

(අ) ප්‍රතිමිලදී ගැනීම් පහසුකම්

- I. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරනු ලබන ප්‍රාථමික අලෙවිකරුවන් හා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට (මින් මතු වට සහභාගිත්ව ආයතනයන් ලෙස හැඳින්වේ.) මෙකී පහසුකම ලබා ගැනීමට හිමිකම් ඇත.
- II. ප්‍රතිමිලදී ගැනීමේ පහසුකම් කල්පිරීමේ කාලය දින එකේ සිට දින හතක් (07) ක් දක්වා වේ.
- III. වෙළෙඳපොළෙහි ද්‍රවශීලතා තත්ත්වයන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවෘත වෙළෙඳ කටයුතු පිළිබඳ කමිටුව විසින් දිනපතා අදාළ ප්‍රතිමිලදී ගැනීමේ අනුපාතය තීරණය කරනු ලබන අතර එම අනුපාතිකය එදිනම පෙ.ව.9.30 හෝ ඊට ප්‍රථම “රොයිටර් දර්ශන තලයන්” මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ.
- IV. ප්‍රතිමිලදී ගැනීමේ පහසුකම් අපේක්ෂා කරන සහභාගිත්ව ආයතනයන් එසේ ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබන ප්‍රතිමිලදී ගැනීම් පහසුකම් ප්‍රමාණය හා කල් පිරීමේ කාලය බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ විවෘත වෙළෙඳ කටයුතු අංශය වෙත දුරකථනයෙන් හෝ ෆැක්ස් පණිවිඩයක් මගින් දන්විය යුතු අතර අදාළ ගණුදෙනුව කර විනාඩි 30 ක් ඉකුත්වීමට ප්‍රථම තමුන් එදින පස්වරු 2.30 ට ප්‍රථම සියළු ගණුදෙනු ලිඛිතව තහවුරු කළ යුතුය.
- V. විවෘත වෙළෙඳ කටයුතු අංශය විසින් නියමිත පරිදි පිළියෙල කර අත්සන් කරනු ලැබූ ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් පත්‍රය අදාළ සහභාගිත්ව ආයතනය වෙත ෆැක්ස් මගින් යවනු ලබන අතර, සහභාගිත්ව ආයතනය විසින් නියමිත පරිදි අත්සන් යොදා අදාළ ගිවිසුම විවෘත වෙළෙඳ කටයුතු අංශය වෙත නැවත ෆැක්ස් කිරීම/භාරදීම එදිනම ප.ව.3.00 ට ප්‍රථම සිදුකළ යුතුය.
- VI. ඉහත V ඡේදයේ දක්වා ඇති ප්‍රකාර ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් සම්පූර්ණ කිරීමෙන් පසු (ඇමුණුම II) ගිවිසුමට අදාළ සුරැකුම්පත්හි විකුණුම් වටිනාකම අදාළ සහභාගිත්ව ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමට හර කරනු ලැබේ.
- VII. ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුමට අන්තර්ගතවන්නා වූ භාණ්ඩාගාර බිල්පත් හි විකුණුම් වටිනාකම ප්‍රතිමිලදී ගැනීමේ කාලයට අදාළ ප්‍රතිමිලදී ගැනීමේ අනුපාතයෙන් අදාළ භාණ්ඩාගාර බිල්පත් වටිටම් කිරීමෙන් ගණනය කරනු ලැබේ.
- VIII. ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම් කල්පිරීමේදී, අදාළ භාණ්ඩාගාර බිල්පත් හි ආපසු මිලදී ගැනීමේ වටිනාකම එනම් විකුණුම් මිල සහ ගිවිසුම් කාලයට අදාළ පොළිය, සහභාගිත්ව ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමට බැර කෙරේ.
- IX. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් යටතේ අලෙවි කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් අදාළ සහභාගිත්ව ආයතනය වෙත ලබා නොදෙන අතර, එකී බිල්පත් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේම රඳවා ගනු ඇත.
- X. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමිලදී ගැනීම් සඳහා යෝජිත ගිවිසුමෙහි ආකෘතියක් ඇමුණුම අංක II හි දක්වා ඇත.

(ආ) ප්‍රතිවිකුණුම් පහසුකම්

- I. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික අලෙවිකරුවන් හා බලපත්ලාභී වාණිජ බැංකු (මින් මතුවට සහභාගිත්ව ආයතන ලෙසින් හැඳින්වේ.) වලට පමණක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිවිකුණුම් පහසුකම් සඳහා හිමිකම් ඇත.
- II. ප්‍රතිවිකුණුම් පහසුකම් එක් දින සිට උපරිමය දින 07 ක් දක්වා ලබා ගත හැක.
- III. ප්‍රතිවිකුණුම් පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිවිස ගත් දිනයකදී ගිවිස ගත් මිලකට නැවත විකිණීම සඳහා සහභාගිත්ව ආයතනයන්ගෙන් භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර වට්ටම් කළ මිලකට මිලදී ගනු ලැබේ.
- IV. ප්‍රතිවිකුණුම් පහසුකම් අපේක්ෂා කරනු ලබන සහභාගිත්ව ආයතන ඒ බව බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත දුරකථනයෙන් හෝ උතුරු මගීන්, අදාළ පහසුකම් ප්‍රමාණය හා පහසුකම අවශ්‍ය කාලය ද සමගින් දැනුම් දිය යුතු අතර, සෑම ප්‍රතිවිකුණුම් පහසුකමක් සඳහා වන ඉල්ලීමක් විනාඩි 30 ක් ඇතුළත ලිඛිතව තහවුරු කළ යුතු වේ.
- V. ඉහත IV යටතේ දක්වූ පරිදි ලිඛිත තහවුරු කිරීමෙන් අනතුරුව, අදාළ සහභාගිත්ව ආයතන විසින් නියමිත පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නමට පිටසන් කරනු ලැබූ සිය සුරැකුම්පත් එදිනම ප.ව.2.30 ට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ගෙනැවිත් භාරදිය යුතු වේ. යම් සහභාගිත්ව ආයතනයක් ප්‍රතිවිකුණුම් ගිවිසුම් යටතේ භාවිතයට ගැනීම සඳහා සිය සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ තැබීමට අදහස් කෙරේ නම් නියමිත පිටසන් සහිතව එසේ භාරකාරත්වයේ තැබිය හැකිය. ප්‍රතිවිකුණුම් ගිවිසුම් කල් පිරීමෙන් අනතුරුව අදාළ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර නැවත ලබා ගැනීමට සහභාගිත්ව ආයතනයකට හැකි වේ.
- VI. ඉහත V ඡේදය යටතේ දක්වූ පරිදි අදාළ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාර දීමෙන් පසු අදාළ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මිලදී ගැනීමේ හා ආපසු විකිණීමේ මිල ගණන් සහ අදාළ සහභාගිත්ව ආයතනයේ ගිණුමට ගණුදෙනු දිනයේ බැර කෙරෙන මුළු අගය ද, කල්පිරීමේ දිනයේ දී හර කෙරෙන මුළු අගය ද සඳහන් කරමින් නියමාකාරයෙන් සකස් කර අත්සන් කරනු ලබන ප්‍රතිවිකුණුම් ගිවිසුම් පත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ සහභාගිත්ව ආයතනයට උතුරු මගීන් ලැබේ.
- VII. එම ගිවිසුම අදාළ සහභාගිත්ව ආයතනයන් විසින් නියමිත ආකාරයෙන් අත්සන් කර එදිනම ප.ව.3.00 හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත උතුරු මගීන් හෝ අතින් ගෙනැවිත් භාරදිය යුතුය. ප්‍රතිවිකුණුම් පහසුකම් ලබා ගැනීමට ප්‍රථම සහභාගිත්ව ආයතනය විසින් ප්‍රතිවිකුණුම් පහසුකම් සඳහා අත්සන් කිරීමට බලය ලබා දී ඇති නිලධාරීන් ගේ නම්, ඔවුන් ගේ ආදර්ශ අත්සන් ද බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශයේ ලියාපදිංචි කළ යුතුය.
- VIII. ප්‍රතිවිකුණුම් පහසුකම් ක්‍රියාත්මක වනුයේ ඉහත V ඡේදයේ දක්වූ පරිදි නියමිත පරිදි පිටසන් යෙදූ සුරැකුම්පත් සහ ඉහත VII ඡේදයේ දක්වූ පරිදි අදාළ ගිවිසුම් පත්‍රය නියමිත පරිදි බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත ලැබීමෙන් අනතුරුව පමණක්ම වේ.
- IX. ඉහත VII ඡේදයට යටත්ව, ප්‍රතිවිකුණුම් ගිවිසුම් සාර්ථකව සම්පූර්ණ කළ සහභාගිත්ව ආයතනවල ගිවිසුම්වලට අදාළ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කරවල මිලදී ගැනීමේ මුළු අගය අදාළ සහභාගිත්ව ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමට බැර කෙරේ.
- X. ප්‍රතිවිකුණුම් පහසුකම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල මිලදී ගැනීමේ වටිනාකම, අදාළ බිල්පත් හෝ බැඳුම්කර මුහුණත අගය අවසාන වශයෙන් පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත්/භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රථමික නිකුතුවේ බර තැබූ සාමාන්‍ය ඵලදායීතා අනුපාතිකයට ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳ කටයුතු පිළිබඳ කොමිටිය විසින් තීරණය කරනු ලැබූ ආන්තිකයක් ගැලපීමෙන් සකස් කර ගත් අනුපාතයකින් එකී බිල්පත්/බැඳුම්කර කල් පිරීමට ඇති කාලයට වට්ටම් කිරීමෙන් ගණනය කෙරේ.
- XI. ප්‍රතිවිකුණුම් ගිවිසුම් කල්පිරීමේ දිනයේ දී අදාළ ගිවිසුම යටතේ ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මිලදී ගත් මුළු වටිනාකම සහ ගිවිසුම් කාලපරිච්ඡේදයට අදාළ පොළිය ද ඇතුළත් ප්‍රතිවිකුණුම් වටිනාකම අදාළ සහභාගිත්ව ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමට හර කරනු ලැබේ. ප්‍රතිවිකුණුම් යටතේ අය කෙරෙන පොළී අනුපාතය ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳ කටයුතු පිළිබඳ කමිටුව විසින් කලින් කලට තීරණය කරනු ලැබේ.
- XII. ප්‍රතිවිකුණුම් පහසුකම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යොදා ගැනීමට යෝජිත ගිවිසුම් පතෙහි ආකෘතියක් අයුරුණුම අංක III යටතේ දක්වා ඇත.

දුරකථන - 477044, 422094
ෆැක්ස් - 421192, 422094

ඇමුණුම අංක II

විවිධ වෙළෙඳ කටයුතු අංශය,
බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව.

ප්‍රාථමික අලෙවිකරු/බලපත්‍රලාභී වාණිජ බැංකුව,
තම සහ ලිපිනය

.....
.....

ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම
ගිවිසුම් අංක

පහත සඳහන් කර ඇති විස්තර අනුව ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම මත ලංකාණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත/බිල්පත් ඔබට විකුණන ලද බවට මෙයින් සහතික කරමු.

1. භාණ්ඩාගාර බිල්පත් අංකය.
2. කල්පිරෙන දිනය.
3. භාණ්ඩාගාර බිල්පත්වල මුහුණත වටිනාකම (රුපියල් දශ ලක්ෂ)
4. ගිවිස ගත් ප්‍රතිමිලදී ගැනීම්වල අගය.
5. විකුණන දිනය (වලංගු දිනය).
6. ප්‍රතිමිලදී ගන්නා දිනය (කල්පිරෙන දිනය).
7. කාලය (දින ගණන)
8. අනුපාතය (එලදව) වාර්ෂික ප්‍රතිශතයක් ලෙස.
9. මිල (රු.100/- ක් ලෙස)
10. වට්ටම් කළ වටිනාකම.
11. පියවීම.

විකුණුම් දිනයේ දී අප වෙත ඇති ඔබගේ ගිණුම් අංක හර කරන අතර (වට්ටම් කළ වටිනාකම) ප්‍රතිමිලදී ගැනීම් දිනයේ දී රු. ක් බැර කරනු ලැබේ. (වට්ටම් කළ වටිනාකම + පොළිය)

ගිවිසුම් කාලපරිච්ඡේදය තුළ ඉහත සඳහන් භාණ්ඩාගාර බිල්පත් ඔබ වෙනුවෙන් අපගේ සුරක්ෂිතයේ තබා ගනු ඇත.

බලය ලත් නිලධාරී අත්සන
ශ්‍රී ලංකා මහ බැංකුව

බලය ලත් නිලධාරී අත්සන
ශ්‍රී ලංකා මහ බැංකුව

බලය ලත් නිලධාරී අත්සන
(ප්‍රාථමික අලෙවිකරු)
මුද්‍රාව

එකඟ වෙමු.

බලය ලත් නිලධාරී අත්සන
(ප්‍රාථමික අලෙවිකරු)
මුද්‍රාව

අවධානය :-

ෆැක්ස් අංකය :

කරුණාකර අද දින 1500 පැයට පෙර ෆැක්ස් මගින් තහවුරු කරන්න.

දුරකථන අංකය - 477044, 477622, 422094
 ෆැක්ස් අංකය - 421192, 421194, 477701, 477702

විවිධ වෙළෙඳ කටයුතු අංශය,
 බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 8 වැනි මහල, (දෙවන මහල) උතුරු කුළුණ,
 ප්‍රධාන ගොඩනැගිල්ල,
 කොළඹ 01.

ප්‍රාථමික අලෙවිකරු/බලපත්‍රලාභී වාණිජ බැංකුව,
 නම සහ ලිපිනය

.....

ප්‍රතිවිකුණුම් ගිවිසුම

ගිවිසුම් අංක :

පහත සඳහන් කර ඇති විස්තර අනුව ප්‍රතිවිකුණුම් ගිවිසුමක් මත ලංකාණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත/බිල්පත්, බැඳුම්කරය/බැඳුම්කර ඔබගෙන් මිලදී ගත් බවට මෙයින් සහතික කරමු.

භාණ්ඩාගාර බිල්පත/බැඳුම්කර අංක	බැඳුම්කර අනුක්‍රමික අංක	කල් පිරෙන දිනය	මිලදී ගන්නා මිල	විකිණීම සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රමාණය (මුහුණත වටිනාකම) රුපියල්	ගැණුම් වටිනාකම
			එකතුව		

ඉල්ලුම් කරන ලද ප්‍රමාණය

2. ආපසු විකුණන ලද දිනය (කල් පිරෙන දිනය)
3. කාලය (දින ගණන)
4. පොළී අනුපාතය (%)
5. ප්‍රතිවිකුණුම් වටිනාකම :
6. පියවීම

මිලදී ගැනීම් දිනයේ දී භාණ්ඩාගාර බිල්පත/බිල්පත් හා බැඳුම්කරය/බැඳුම්කර අප වෙත භාර දුන් විට රු.ක් (මුළු මිලදී ගැණුම් වටිනාකම) අපි අප වෙත ඇති ඔබගේ ගිණුම් අංක ට බැර කරන අතර, එම බිල්පත/බිල්පත්, බැඳුම්කරය/බැඳුම්කර ආපසු විකිණීම් දිනයේ දී එකී ගිණුමට රු. ක් (ප්‍රතිවිකුණුම් වටිනාකම) හර කරමු.

නියමිත පරිදි අප වෙත පිටසන් කරන ලද ඉහත දැක්වෙන භාණ්ඩාගාර බිල්පත/බිල්පත්, බැඳුම්කරය/බැඳුම්කර මිලදී ගන්නා දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාර දිය යුතුය. ආපසු විකුණුම් දිනයේ දී පිටසන් කර ඒවා ආපසු ඔබ වෙත භාර දෙනු ලැබේ.

බලය ලත් නිලධාරී අත්සන
(ශ්‍රී ලංකා මහ බැංකුව)

බලය ලත් නිලධාරී අත්සන
(ශ්‍රී ලංකා මහ බැංකුව)

එකඟ වෙමු.

බලය ලත් නිලධාරී අත්සන
(ප්‍රාථමික අලෙවිකරු/වාණිජ බැංකුව)

මුද්‍රාව

බලය ලත් නිලධාරී අත්සන
(ප්‍රාථමික අලෙවිකරු/වාණිජ බැංකුව)

කරුණාකර අද දින 1500 පැයට පෙර ලැක්ස් මගින් තහවුරු කරන්න.

*අදාළ වන තන්හි

අවධානයට :

ලැක්ස් අංකය :

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
ජනාධිපති මාවත,
කොළඹ 01.

2000 අගෝස්තු මස 01 දින.

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

සංචිත අවශ්‍යතා

- 01. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් නීති පනතේ (ලංකා නීති ප්‍රදේශිකයේ 422 වැනි අධිකාරිය) 10 (ඇ), 93, 94, 96 හා 97 වැනි වගන්ති යටතේ 2000 අගෝස්තු මස 01 දින හා අංක 1143/12 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරවනු ලැබේ.
- 02. ඉහත සඳහන් දන්වීම පරිදි සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලින් පවත්වා ගෙන යනු ලබන තැන්පතු සම්බන්ධව මුළු තැන්පතු වගකීම් වලින් සියයට එකොළහක (11%) ප්‍රමාණයක් සංචිතයක් ලෙස පවත්වා ගෙන යා යුතු ය.
- 03. විදේශීය මුදල් මගින් පවත්වා ගෙන යනු ලබන තැන්පතු වගකීම් සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සංචිත පවත්වා ගෙන යාම තවදුරටත් අවශ්‍ය නොවනු ඇත.
- 04. ඉහත සඳහන් සංශෝධන 2000 අගෝස්තු මස 04 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත. 1997 ජනවාරි මස 16 දින, අංක බීඩී/01/97 දරණ මෙහෙයුම් උපදෙස් පත්‍රිකාව මගින් සංශෝධිත, 1994 පෙබරවාරි 11 වැනි දින, බීඩී/03/94 දරණ මෙහෙයුම් උපදෙස් පත්‍රිකාවේ අඩංගු ශ්‍රී ලංකා රුපියල් තැන්පතු වගකීම් සම්බන්ධයෙන් වූ අනෙකුත් සියළුම උපදෙස් තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

ටී.එම්.ඩබ්ලිව්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

ශ්‍රී ලංකා මහ බැංකුව,
බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
තැ.පෙ.590, ජනාධිපති මාවත,
කොළඹ 01.

2000 අගෝස්තු මස 07 දින.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

විදේශ මුදල් තැන්පතු වගකීම් පිළිබඳ සතිපතා වාර්තාව

සෑම සතියකම බදු දින හෝ එදින බැංකු නිවාඩු දිනයක් නම්, ඊට පෙර වැඩ කරන දින ව්‍යාපාර කටයුතු නිමවන වේලාවේදී, විදේශ ව්‍යවහාර මුදල්වලින් පැවති තැන්පතු වගකීම් එක්සත් ජනපද ඩොලර් වලට පරිවර්තනය කර එම මුළු තැන්පතු වගකීම් පිළිබඳ වාර්තාවක්, 2000 අගෝස්තු මස 11 වෙනි දින සිට ඉදිරිපත් කරන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු වලින් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

ඉහත සඳහන් කරුණු සඳහා විවිධ විදේශීය මුදල් වර්ග එක්සත් ජනපද ඩොලර්වලට පරිවර්තනය කිරීම සඳහා යොදාගත යුතු පරිවර්තන අනුපාතිකය සෑම බදු දිනකම බැංකු කටයුතු දෙපාර්තමේන්තුව මගින් සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත නිවේදනය කරනු ලැබේ.

යථෝක්ත වාර්තා සෑම සතියකම සිකුරාද හෝ සතියේ අවසාන වැඩ කරන දින දහවල් 12.00 ට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ, ප්‍රධාන ගණකාධිකාරී වෙත ලැබෙන්නට සැලැස්විය යුතුය.

රටේ විදේශීය සංචිත තත්ත්වය පිළිබඳ සුපරීක්ෂාකාරීවීම, මූල්‍ය ප්‍රතිපත්ති සහ විනිමය අනුපාතික ප්‍රතිපත්ති වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය ව ඇත.

එස්.එම්.ඩබ්ලිව්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

කළමනාකරු,
ලංකා බැංකුව,
අගනුවර ශාඛාව,
කොළඹ.

මහත්මයාණෙනි,

ජා.සං.සං. ණය 14 සිරි ප්‍රථම පාරිසරික ක්‍රියාත්මක ව්‍යාපෘතිය

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලද උක්ත ණය යටතේ කරනු ලබන ආනයන සම්බන්ධයෙන් අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත පහත දක්වේ.

1. කොළඹ 8, කිතුල්වත්ත පාරේහි අංක 104 ඒ හි වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රථම පාරිසරික ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෙනුවෙන් ඔබ විසින් ස්ථාපිත කරන ලද සහතික කළ අවලංගු කළ නොහැකි ආධීනතාවයක් නොමැති ණයවර ලිපි මගින් ආනයනයන් සිදු කළ යුතු වේ.
2. ඔබගේ ණයවර ලිපි ආරම්භ කිරීම සඳහා ඔබට බලය පැවරෙන්නේ විදේශ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් විසින් “ ජා.සං.සං. 14 සිරි ප්‍රථම පාරිසරික ක්‍රියාත්මක ව්‍යාපෘතිය” නමින් නිකුත් කරනු ලබන ප්‍රතිපාදන ලිපිය මගිනි.
3. මා විසින් වෙනත් උපදෙසක් දී නොමැත්තේ නම් ඔබ විසින් විවෘත කරනු ලබන සෑම ණයවර ලිපියකම ජා.සං.සං. වෙතින් ගනුදෙනුකාර බැංකුව වෙත ප්‍රතිපූරණය ලැබෙනු ඇති බවටත් ණයවර ලිපිය වලංගු වනුයේ ජා.සං.සං. විසින් ගනුදෙනුකාර බැංකුව වෙත සිය විශේෂ බැඳුම්කරය නිකුත් කළ විට පමණක් බවටත් කොන්දේසියක් අඩංගු විය යුතුය.
4. ජා.සං.සං. වෙත විශේෂ බැඳුම්කරයක් සඳහා ඔබ ගනුදෙනුකරු විසින් අයදුම් කිරීම 1931 පෝර්මය (උද්දාතයක් අමුණා ඇත) මගින් කළ යුතු වන අතර එය පහත දක්වෙන ලියකියවිලි මගින් තහවුරු විය යුතුය.
 - (අ) ගෙවීමට අදාළ කොන්ත්‍රාත්තුවෙහි හෝ මිලදී ගැනුම් අණකරයෙහි පිටපතක් සහ
 - (ආ) ඔබ බැංකුව විසින් නිකුත් කිරීමට යෝජනා කරන ණයවර ලිපියෙහි පිටපත් දෙකක්
5. සෑම ණයවර ලිපියක් සඳහා ම කරනු ලැබූ සියළුම සංශෝධනයන්ගේ අනුපිටපත් ජා.සං.සං.ට සැපයීමට ගනුදෙනු කරන බැංකුවට උපදෙස් දිය යුතුය. ජා.සං.සං. විසින් පහත දක්වෙන සංශෝධනයන් සඳහා එහි ලිඛිත අනුමැතිය සපයනු ඇත.
 - (අ) ණයවර ලිපියෙහි වටිනාකම
 - (ආ) භාණ්ඩවල ප්‍රමාණය හෝ භාණ්ඩ පිළිබඳ විස්තරය
 - (ඇ) ප්‍රතිලාභියා සහ
 - (ඈ) ණයවර ලිපියෙහි කල් ඉකුත් වන දිනය, මුලින් සඳහන් කරන ලද දිනය හෝ ජා.සං.සං. විසින් නිකුත් කරන ලද විශේෂ බැඳුම්කරයෙහි සඳහන් දිනය හය මසක් ඉක්මවා දීර්ඝ කිරීමක්

වෙනත් කිසිදු සංශෝධනයක් සඳහා ජා.සං.සං. හි පූර්ව අනුමැතිය අවශ්‍ය නොවේ.

6. උක්ත ණය මාලාව විශේෂ ගැණුම් හිමිකම් මගින් ප්‍රකාශිත බැවින් වෙනත් ව්‍යවහාර මුදල් වර්ගයකින් ප්‍රකාශිත ණයවර ලිපියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවර්ධන සංගමය විශේෂ බැඳුම්කර ලිපිය නිකුත් කිරීමේ දී සිය බැඳීම විශේෂ ගැණුම් හිමිකම් මගින් දක්වනු ඇත. මෙම සීමාකරණය හේතුකොටගෙන ජා.සං.සං. මගින් ණයවර ලිපියෙහි සඳහන් මුළු විදේශ මුදල් ප්‍රමාණය විදේශයෙහි සිටින ඔබ නියෝජිතයාට ප්‍රතිපූරණය කරනු නොලබන්නේ නම් මේ සම්බන්ධයෙන් විනිමය පාලක විසින් ඔබ වෙත නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූලව ගණුදෙනු කරනු ලබන බැංකුව වෙත අයවිය යුතු ශේෂය ඔබ විසින් ගෙවිය හැකිය.
7. මෙම ණය ක්‍රමය යටතේ ආනයනකරුවන් නැවත කිරීමේ ලියකියවිලි සඳහා වන ලේඛනයන්හි රුපියල් වටිනාකම රජයේ ප්‍රතිපාර්ශවීය අරමුදල් ගිණුමට ගෙවීමට අවශ්‍ය නොවේ. එබැවින්, ඔබ වෙත හෝ ඔබ ගණුදෙනු කරන බැංකුව වෙත අයවිය යුතු කොමිස් අය කිරීම ආදිය වේ නම් ඒවා අයකර ගැනීමෙන් පසු එම ලියකියවිලි ඔබට ලැබුණු වහාම ඔබ ගණුදෙනුකරුවන් වෙත මුද්‍රා හැරිය යුතුය.
8. ණයවර ලිපි හා සංශෝධන කිසිවක් වේ නම් ඒවායෙහි පිටපත් කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරීගේ දෑත ගැනීම පිණිස ඉදිරිපත් කළ යුතුය.
9. මේ සම්බන්ධයෙන් සිය අවශ්‍යතා පිලිබඳව විනිමය පාලක විසින් ඔබ වෙත වෙනම උපදෙස් සපයනු ඇත.

ටී.එම්.ඩබ්ලිව්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

- පිටපත් :
1. විනිමය පාලක
 2. ව්‍යාපෘති අධ්‍යක්ෂ,
පුළුම පාරිසරික ක්‍රියාත්මක ව්‍යාපෘතිය,
104 ඒ, කිතුල්වත්ත පාර,
කොළඹ 8.

වකුලේඛ අංක : 4651

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව ,
ශ්‍රී ලංකා මහ බැංකුව,
8 වන මහල,
තැ.පෙ.590,
30, ජනාධිපති මාවත,
කොළඹ 01.
2000 ඔක්තෝබර් 02.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත

අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාතිකය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දෙනු ලබන

(අ) රජයේ සහ රජය සහතික කරන ලද සුරැකුම්පත් සහ

(ආ) වාණිජ සහ නිෂ්පාදන ණය හා සම්බන්ධ භාවිතීය පොරොන්දු නෝට්ටු යන ඔබපත වලින් ආරක්ෂිත

අත්තිකාරම් සඳහා වන වාර්ෂික පොලී අනුපාතිකය වර්ෂ 2000 ඔක්තෝබර් මස 02 වැනි දින සිට බලපවත්වන පරිදි සියයට 18 ක් බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

වසි.එම්.ඩබ්ලිව්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

ඒ.එස්.ජයවර්ධන
අධිපති

සියලුම වාණිජ බැංකු වෙත

ආසියානු නිශ්කාණ සංගමය

අංක බීඩී/09/95 හා 1995 දෙසැම්බර් 14 වෙනි දින දරන අපගේ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්වයි.

2000 වර්ෂයේ මැයි මස 20 වැනි දින බංගලාදේශයේ ඩකා නුවර පවත්වන ලද 29 වෙනි ආසියානු නිශ්කාණ සංගමයේ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේදී එම සංගමය සමග අත්සන් කරන ලද ගිවිසුම මගින් භූතාන රාජකීය මූල්‍ය අධිකාරිය (රෝයල් මොනිටරි ඔකෝරිට් ඔෆ් භූතාන) ආසියානු නිශ්කාණ සංගමයේ සාමාජිකත්වය ලබා ගත් බව මෙයින් දන්වමු. වහාම ක්‍රියාත්මක වන පරිදි භූතානය සමග කරනු ලබන වෙළෙඳ හා නිෂ්කාණ පහසුකම් මගින් බේරුම් කිරීමට සුදුසු වන අනෙකුත් ගනුදෙනු හා අදාළ සියලුම ගෙවීම් ආසියානු නිශ්කාණ සංගම් ක්‍රමය යටතේ පියවීමට කටයුතු කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

එස්.එම්.ඩබ්ලිව්.බී.චිරස්කර
ප්‍රධාන ගණකාධිකාරී

වතුලේඛ අංක : 4664

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
8 වන මහල,
තැ.පෙ.590,
30, ජනාධිපති මාවත,
කොළඹ 01.
2000 නොවැම්බර් 08.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත

අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාතිකය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දෙනු ලබන

(අ) රජයේ සහ රජය සහතික කරන ලද සුරැකුම්පත් සහ

(ආ) වාණිජ සහ නිෂ්පාදන ණය හා සම්බන්ධ භාවිතීය පොරොන්දු නෝට්ටු යන ඔඩ්පන වලින් ආරක්ෂිත

අත්තිකාරම් සඳහා වන වාර්ෂික පොලී අනුපාතිකය වර්ෂ 2000 නොවැම්බර් මස 08 වැනි දින සිට බලපවත්වන පරිදි සියයට 20 ක් බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

වසි.එම්.ඩබ්ලිව්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

ඒ.එස්.ජයවර්ධන
අධිපති

චක්‍රලේඛ අංක : 4665

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
නොවැම්බර් 15 දින.

බලපත්‍රලාභී සියළුම වාණිජ බැංකුවල
භාණ්ඩාගාර කළමනාකරුවන් වෙත.

දෛනික අන්තර් බැංකු විදේශ විනිමය ගනුදෙනු වාර්තාව

අපගේ 1990.07.30 දිනට සහිත අංක බීඩී/එස්එස්/එල්අයිබීවී/90 දරන චක්‍රලේඛයට වැඩිමතක්වයි. ඔබ විසින් දිනපතා ප.ව.4.00 දක්වා සිදු කරනු ලබන සියළු විදේශ විනිමය ගනුදෙනු පිළිබඳ වාර්තා එදිනම ප.ව.4.00 න් පසු වහාම මෙම දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතුය. (ෆැක්ස් අංක 346282/346284) තව ද, ප.ව. 4.00 න් පසු සිදු කරනු ලබන ගනුදෙනුද එදිනම සාමාන්‍ය පරිදි වාර්තා කළ යුතුය. මෙම නියමයන් 2000.11.15 දින සිට බලපැවැත්වේ.

නියමිත වේලාවට මෙම තොරතුරු සැපයීම පිළිබඳව ඔබගෙන් ලැබෙන සහයෝගය ඉතා අගයකොට සලකමි.

වයි.එම්.වබ්ලි.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

වකුලේඛ අංක : 4669

බැංකු කටයුතු දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
8 වන මහල,
තැ.පෙ.590,
30, ජනාධිපති මාවත,
කොළඹ 01.

2000 නොවැම්බර් 21.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත

අත්තිකාරම් සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකු පොලී අනුපාතිකය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දෙනු ලබන,

- (අ) රජයේ සහ රජය සහතික කරන ලද සුරැකුම්පත් සහ
- (ආ) වාණිජ සහ නිෂ්පාදන ණය හා සම්බන්ධ භාවිතීය පොරොන්දු තෝට්ටු යන මඬපන වලින් ආරක්ෂිත

බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දෙනු ලබන මහ බැංකු අත්තිකාරම් සඳහා වන වාර්ෂික පොලී අනුපාතිකය වර්ෂ 2000 නොවැම්බර් මස 21 වැනි දින සිට බලපවත්වන පරිදි සියයට 25 ක් බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

ව.සී.එම්.ඩබ්.බී.වීරසේකර
ප්‍රධාන ගණකාධිකාරී

ඒ.එස්.ජයවර්ධන
අධිපති

1988 අංක 30 දරන බැංකු පනත

1988 අංක 30 දරන බැංකු පනතේ 19(4) වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ නියමය

කොළඹ

2000 පෙබරවාරි 29

අ.ක./ඒ.එස්.ජයවර්ධන

අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුව

නියමය

1. 1988 අංක 30 දරන බැංකු පනතේ 19(4) වගන්තියේ බලතල ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් 2000.02.14 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙහි ආස්ථාගත කරනු ලැබූ හෝ ස්ථාපිත කරනු ලැබූ බලපත්‍රලාභී වාණිජ බැංකුවක ප්‍රාග්ධනය සම්බන්ධයෙන් වන විදේශීය සහභාගිත්වය එහි මුළු කොටස් ප්‍රාග්ධනයෙන් 60% නොඉක්මවිය යුතු බවට නියම කරනු ලැබේ.
2. 1988 අංක 30 දරන බැංකු පනතේ 19(4) වගන්තිය ප්‍රකාරව මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශ කරනු ලැබූ 2000.02.14 දිනය වන තෙක් බලපැවැත්වූ නියමය එදින සිට බල රහිත වනු ඇත.

**1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින්
අවසන් වරට සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනත**

බැංකු (අක්වෙරළ බැංකු ක්‍රමය) නියෝගය 2000

බැංකු පනතේ 23, 25 සහ 26 යන වගන්ති වලින් ලැබී ඇති බලතල සහිතව, අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව, මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරගෙන යනු ලබන අක්වෙරළ බැංකු කටයුතු සම්බන්ධයෙන් පහත දැක්වෙන නියෝගය කරනු ලැබේ.

කොළඹ

2000 අප්‍රේල් 7

අ.ක./ඒ.එස්.ජයවර්ධන

අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකු (අක්වෙරළ බැංකු ක්‍රමය) නියෝගය 2000

හැඳින්වීම
බලපැවැත්
ව්‍යාපාරික
කටයුතු

1. මෙම නියෝගය බැංකු (අක්වෙරළ බැංකු ක්‍රමය) නියෝගය, 2000 යනුවෙන් හැඳින්විය හැක.
2. (1) මෙම නියෝගයට සහ වෙනත් අනෙක් ලිඛිත නීතියකට යටත්ව අක්වෙරළ ඒකකයක් විසින් පනතේ 25(අ) සිට (ඉ) දක්වා ඡේද වලින් විශේෂිතව දක්වා ඇති එක් හෝ සියළුම කාර්යයන් කරගෙන යා හැකිය.
- (2) පනතේ 25 (ඇ) වගන්තිය යටතේ අසම්භාව්‍ය වගකීම් භාර ගන්නා විටදී අක්වෙරළ ඒකකයක් විසින් පහත දැක්වෙන එක් හෝ සියළුම කාර්යයන්හි පමණක් යෙදිය යුතුය.
 - (අ) ඕනෑම නම් කළ ව්‍යවහාර විදේශ මුදලකින් ණයවර ලිපි ස්ථාපිත කිරීම, විවෘත කිරීම හෝ සැල කර සිටීම.
 - (ආ) ඕනෑම නම් කළ ව්‍යවහාර විදේශ මුදලකින් ඇපවීම්, හානි පූරණයන් හෝ ඒ ආකාරයේ ව්‍යාපාරික කටයුතු නිකුත් කිරීම හෝ යථාවත් කිරීම.
 - (ඇ) ඕනෑම නම් කළ ව්‍යවහාර විදේශ මුදලකින් පොරොන්දු පත්‍ර භාර ගැනීම.

අරමුදල් ඉවත් කර
ගැනීම
නේවාසිකයන් හා
කරගෙන යා හැකි
අනුමත ව්‍යාපාරික
කටයුතු

3. අක්වෙරළ ඒකකයක පවත්වාගෙන යන ගිණුමකින් අරමුදල් වෙක්පතකින් ආපසු ගැනීමට නොහැක.
4. (1) මෙම නියෝගයට යටත්ව සහ වෙනත් ලිඛිත නීතියකට යටත්ව අක්වෙරළ ඒකකයක් විසින් 2 වන ඡේදය යටතේ දක්වා ඇති අක්වෙරළ බැංකු කටයුතු පහත දැක්වෙන නේවාසිකයන් සමඟ කළහැකි වේ.
 - (අ) ශ්‍රී ලංකා මහ බැංකුව ;
 - (ආ) බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ;
 - (ඇ) (3) වන උප ඡේදයට යටත්ව, බිම්අයි ව්‍යවසායකයෙක් ;
 - (ඈ) ජාතික ආර්ථිකයේ යහපත සැලකිල්ලට ගෙන මුදල් මණ්ඩලය විසින් යම් කොන්දේසිවලට යටත්ව වෙනත් අනෙක් නේවාසිකයෙක්.
- (2) (1) වන උප ඡේදයේ දක්වා ඇති නේවාසිකයෙකුගේ අයිතිවාසිකම්වලට අහිතකර නොවන අයුරින් වෙනත් අනෙක් ලිඛිත නීතියකට යටත්ව, ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා නිර්‍යාත කරන නිර්‍යාත කරුවකුට හෝ එබඳු යම් නිර්‍යාතකරුවකුට උපාංග සපයන, මුදල් මණ්ඩලයේ අනුමැතිය ලත් නේවාසිකයෙකුට අක්වෙරළ ඒකකයක් විසින් යම් ප්‍රකාශිත නම් කළ ව්‍යවහාර විදේශ මුදලකින් නිර්‍යාත බිල්පත් වට්ටම් කළ හැකිය.

(3) බිම්අයි ව්‍යවසායයකට, ව්‍යවහාර විදේශීය මුදලකින් ණය මුදල පියවීමට හැකියාවක් ඇතහොත් මිස අක්වෙරළ ඒකකයක් විසින් එබඳු ව්‍යවසායයකට ණය මුදලක් ප්‍රදානය නොකළ යුතුය.

අනේවාසිකයෙකුගේ ගිණුමකට අවසර ලැබෙන තැන්පතු

5. අක්වෙරළ ඒකකයක ගිණුමක් පවත්වාගෙන යන අනේවාසිකයෙකුගේ ගිණුමකට නම් කළ ව්‍යවහාර විදේශ මුදල් වලින් ලැබෙන අභ්‍යන්තර ප්‍රේෂණ පමණක් බැර කළ යුතුය.

අක්වෙරළ ඒකකයක වත්කම් හා වගකීම්

6. අක් වෙරළ ඒකකයක මුළු වත්කම් හා වගකීම්, මුදල් මණ්ඩලය විසින් නිර්ණය කරනු ලබන යම් ප්‍රමාණයක් නොඉක්මවිය යුතුය.

විධායක නිලධාරීන් සම්බන්ධ විස්තර සහ වගකීම්

7. බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් -

(අ) අක් වෙරළ බැංකු කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව එම ඒකකයේ සියළු විධායක නිලධාරීන්ගේ නම්, සුදුසුකම් සහ බැංකු කටයුතු පිළිබඳ පළපුරුද්ද සම්බන්ධයෙන් තොරතුරු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත සැපයිය යුතු අතර ඉන් අනතුරුව එම තොරතුරුවල යම් වෙනස්කමක් සිදු වී නම් ඒ පිළිබඳ විස්තරද නොපමාව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත දැන්විය යුතුය.

(ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරනු ලැබූ යම් වාණිජ බැංකුවක් සම්බන්ධයෙන් වන විටදී එකී බැංකුව විසින් අක්වෙරළ බැංකු කටයුතු කරගෙන යමින් සිටියදී පැන නගින සියළුම බැඳීම් හා වගකීම් මුත් ගැසීම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් ඉල්ලා සිටිය විටකදී, යම් නම් කළ ව්‍යවහාර විදේශ මුදලකින් යම් අරමුදලක් සැපයීමට එකී බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන්, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දිය යුතුය.

අක්වෙරළ ඒකකයන්හි පොත් යනාදිය

8. බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ ඒකකයක් විසින් පවත්වාගෙන යනු ලබන පොත්, අනෙකුත් ලේඛන හා වාර්තා බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන අනෙකුත් පොත්, ලේඛන හා වාර්තා වලින් වෙන්ව පවත්වාගත යුතු අතර මුදල් මණ්ඩලය විසින් ඉල්ලා සිටිය විටකදී අක්වෙරළ ඒකකයක් සම්බන්ධයෙන් පවත්වාගෙන යන එබඳු පොත්, ලේඛන හා වාර්තා සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකුව වෙත සැපයිය යුතුය.

අර්ථකථනය

9. මෙම නියෝගයෙහි -

‘ බිම්අයි ව්‍යවසායය ’ යන්නෙන් 1978 අංක 4 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹුණු අක්වෙරළ ඒකකයක් සමග ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අනුමැතිය ප්‍රදානය කරනු ලැබූ සමාගමක් අදහස් වේ.

‘ නම් කළ ව්‍යවහාර විදේශීය මුදල් ’ යන්නෙන් මෙම නියෝගයේ උපලේඛනයේ දක්වා ඇති ව්‍යවහාර විදේශීය මුදල් අදහස් වේ.

‘ අක්වෙරළ ඒකකය ’ යනුවෙන් මෙම පනත යටතේ අක්වෙරළ බැංකු කටයුතු කරගෙන යනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ ඒකකයක් අදහස් වන අතර, එයට මුදල් මණ්ඩලය විසින් පිහිටුවා තිබූ ‘ ව්‍යවහාර විදේශීය මුදල් බැංකු ක්‍රමය ’ යටතේ අක්වෙරළ බැංකු කටයුතු කරගෙන යනු ලැබූ යම් ඒකකයක්ද අදහස් වේ.

‘ නේවාසික ’ සහ ‘ අනේවාසික ’ යන්නෙන් 1988 අංක 30 දරණ බැංකු පනතේ 86 වන වගන්තියෙන් ඒ සඳහා දී ඇති අර්ථයම විය යුතුය.

නම් කළ ව්‍යවහාර විදේශීය මූදල්

1. මිස්ට්‍රියන් ඩොලරය
2. කැනේඩියන් ඩොලරය
3. ඩැනිෂ් ක්‍රෝනය
4. ඩොයිෂ් මාර්ක්
5. යුරෝ
6. ෆ්‍රෙන්ච් ෆ්‍රැන්ක්
7. හොංකොං ඩොලරය
8. ජැපනීස් යෙන්
9. නෙදර්ලන්ඩ් ගිල්ඩර්
10. නෝර්වීජියන් ක්‍රෝනය
11. පවුන්ඩ් ස්ටර්ලින්
12. සිංගප්පූර් ඩොලරය
13. ස්විඩිෂ් ක්‍රෝනර්
14. ස්විස් ෆ්‍රැන්ක්
15. ඇමරිකන් එක්සත් ජනපද ඩොලරය

**1995 අංක 33 දරණ බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත
1988 අංක 30 දරණ බැංකු පනත**

නිවේදනය

1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 19(2) සහ 19(7) යන වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රාග්ධන අවශ්‍යතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් 1999.12.27 දින නිකුත් කරනු ලැබූ නිවේදනයෙන් සංශෝධිත 1997.08.22 දින නිකුත් කරනු ලැබූ 2001.01.01 දින සිට බලපැවැත්වීමට නියමිත නිවේදනයට කෙරෙන සංශෝධනය.

1. ඉහත කී නිවේදනයේ 2 වන ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය 2 වන ඡේදය ලෙස ආදේශ කරන්න.

“ සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින්ම 2001.01.01 දිනයෙන් ආරම්භව 2001.12.31 දිනයෙන් අවසන් වන කාලපරිච්ඡේදය සඳහා අවදනම අනුව බර තැබූ වත්කම් සම්බන්ධයෙන් සියළුම කල්හි 4 1/2% ක මූලික ප්‍රාග්ධනයක් සංයුක්ත වන අයුරින් 9% ක අවම ප්‍රාග්ධන අනුපාතිකයක්ද, ඉන් අනතුරුව 2002.01.01 දිනයෙන් ආරම්භ වන කාලපරිච්ඡේදය සඳහා අවදනම අනුව බර තැබූ වත්කම් සම්බන්ධයෙන් සියළුම කල්හි 5% ක මූලික ප්‍රාග්ධනයක් සංයුක්ත වන අයුරින් 10% ක අවම ප්‍රාග්ධන අනුපාතිකයක් පවත්වාගෙන යා යුතු අතර, එකී ගනණය කිරීම් 1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 19(7) වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ නිවේදනයේ 1 වන උපලේඛනයේ දී ඇති උපදෙස් ප්‍රකාරව කළයුතු වේ.

2. 4% මූලික ප්‍රාග්ධන අනුපාතය හා 8% අවම ප්‍රාග්ධන අනුපාතය සම්බන්ධයෙන් මෙම නිවේදනයේ 1 වන ඡේදයෙහි දැක්වෙන 1997.08.22 දිනැති නිවේදනයේ 1 වන උපලේඛනයේ සියළු සඳහනකම ;

(අ) 2001.01.01 දිනයෙන් ආරම්භව 2001.12.31 දිනයෙන් අවසන් වන කාලපරිච්ඡේදය සඳහා 9% සහ 4 1/2% වශයෙන් කියවෙන ලෙස සංශෝධනය විය යුතුය.

(ආ) 2002.01.01 දිනයෙන් ආරම්භ වන කාල පරිච්ඡේදයෙන් ඉතික්ඛිතිව 10% සහ 5% වශයෙන්ද සංශෝධනය විය යුතුය.

3. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතිකය පවත්වා ගැනීම සම්බන්ධයෙන් වන 1999.12.27 දින නිකුත් කරනු ලැබූ නිවේදනය මෙයින් අවලංගු කරනු ලැබේ.

කොළඹ
29.11.2000

අ.ක./ඒ.එස්.ජයවර්ධන
අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුව

**1995 අංක 30 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත
1988 අංක 30 දරන බැංකු පනත**

නියෝගය

1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76(ඡේ)(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රාග්ධන අවශ්‍යතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් 1999.12.27 දින නිකුත් කරනු ලැබූ නියෝගයෙන් සංශෝධිත 1997.11.21 දින නිකුත් කරනු ලැබූ 2001.01.01 දින සිට බලපැවැත්වීමට නියමිත නියෝගයට කෙරෙන සංශෝධනය.

1. ඉහත කී නියෝගයේ 1 වන ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය 1 වන ඡේදය ලෙස ආදේශ කරන්න.

“ සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින්ම 2001.01.01 දිනෙන් ආරම්භව 2001.12.31 දිනෙන් අවසන් වන කාලපරිච්ඡේදය සඳහා අවදනම අනුව බර තැබූ වත්කම් සම්බන්ධයෙන් සියළුම කල්හි 4 1/2% ක මූලික ප්‍රාග්ධනයක් සංයුක්ත වන අයුරින් 9% ක අවම ප්‍රාග්ධන අනුපාතිකයක්ද, එයින් අනතුරුව 2002.01.01 දින සිට පවත් ගන්නා කාලපරිච්ඡේදය සඳහා අවදනම අනුව බර තැබූ වත්කම් සම්බන්ධයෙන් සියළුම කල්හි 5% ක මූලික ප්‍රාග්ධනයක් සංයුක්ත වන අයුරින් 10% ක අවම ප්‍රාග්ධන අනුපාතිකයක් පවත්වාගත යුතු අතර එකී ගතණය කිරීම් 1995 අංක 33 දරන බැංකු (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76(ඡේ)(1) වගන්තිය යටතේ නිකුත් කරනු ලැබූ නියෝගයේ 1 වන උප ලේඛනයේ දී ඇති උපදෙස් ප්‍රකාරව කළයුතු වේ.

2. 4% මූලික ප්‍රාග්ධන අනුපාතය හා 8% අවම ප්‍රාග්ධන අනුපාතය සම්බන්ධයෙන් මෙම නියෝගයේ 1 වන ඡේදයෙහි දැක්වෙන 1997.11.21 දිනැති නියෝගයේ 1 වන උප ලේඛනයේ සියළු සඳහනක්ම ;
 - (අ) 2001.01.01 දිනෙන් ආරම්භව 2001.12.31 දිනෙන් අවසන් වන කාලපරිච්ඡේදය සඳහා 9% සහ 4 1/2% වශයෙන් කියවෙන සේ සංශෝධනය විය යුතුය.
 - (ආ) 2002.01.01 දිනෙන් ආරම්භ වන කාලපරිච්ඡේදයෙන් ඉතික්ඛිතිව 10% සහ 5% වශයෙන්ද සංශෝධනය විය යුතුය.

3. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතිකය පවත්වා ගැනීම සම්බන්ධයෙන් වන 1999.12.27 දින නිකුත් කළ නියෝගය මෙයින් අවලංගු කරනු ලැබේ.

කොළඹ
29.11.2000

අ.ක./ඒ.එස්.ජයවර්ධන
අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුව

යොමු අංකය : ඊසී/01/2000(එම්යූ)
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 883,
කොළඹ 01.
2000.01.11

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

විදේශ විනිමය විකිණීම සහ මිලයට ගැනීම සඳහා
ආකෘති පත්‍ර 1 සහ ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම

1999 දෙසැම්බර් 17 වැනි දින මා විසින් නිකුත් කරන ලද, අංක ඊසී/10/99(එම්යූ) දරණ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමතක්වයි.

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 5000 ක් ඉක්මවන හෝ ඒ හා සමාන වටිනාකමකින් යුත් වෙනත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් සම්බන්ධ විදේශ විනිමය විකිණීමකදී පමණක් අයදුම්කරුගේ ආදායම් බදු ලිපිගොනු අංකය සඳහන් කළයුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

එච්.ඒ.ජී.හෙට්ටිආරච්චි
විනිමය පාලක

යොමු අංකය : ඊසී/02/2000(ඩී)
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 883,
කොළඹ 01.
2000.02.03

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**ජාත්‍යන්තර විද්‍යුත් ණය කාඩ්පත්, හර කාඩ්පත් හෝ අනෙකුත්
මුදල් පැවරුම් කාඩ්පත් මගින් විදේශ විනිමය ලබා ගැනීම්
නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල**

1. 1999 දෙසැම්බර් 17 වන දින මාගේ මෙහෙයුම් උපදෙස් අංක ඊසී/09/99(ඩී) හා ඊට පසු එම මාතෘකාව යටතේ පැවති සාකච්ඡාවට අනතුරුව තමන්ගේ පරිගණක වැඩසටහන් වෙනස් කර ගැනීමට සිදු වී තිබෙන බලය ලත් වෙළෙඳුන් සඳහා වක්‍රලේඛයේ අයිතම 04 මගින් දන්වා තිබෙන වාර්තා කිරීමේ අවශ්‍යතාව 2000 ජූලි මස 01 වන දින සිට බලපැවැත්වෙන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව බලය ලත් වෙළෙඳුන් වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ. ඒ වනතෙක්, එකඟ වූ පරිදි, සෑම විද්‍යුත් සම්ප්‍රේෂණ පැවරුම් (වි.ස.පැ.) කාඩ්පතක් මගින්ම කරනු ලබන ඇ.එ.ජ. ඩොලර් 3000 ඉක්මවන තනි ගණුදෙනුවක් හෝ එම වටිනාකමට සමාන වෙනත් විදේශ මුදලක් මගින් සිදු කරන ගණුදෙනුවක් බලය ලත් වෙළෙඳුන් විසින් විනිමය පාලන දෙපාර්තමේන්තුවේ, මෙහෙයුම් ඒකකය වෙත වාර්තා කළයුතු වේ.
2. තවදුරටත් එකඟ වූ පරිදි, සමාගමක හෝ ආයතනයක අධ්‍යක්ෂවරයෙක්/නියෝජිතයෙක්/සේවකයෙක් සඳහා එම සමාගමේ හෝ ආයතනයේ ගිණුමට වියදම් හර වන ලෙස වි.සැ.ප. කාඩ්පත් නිකුත් කරන අවස්ථාවකදී පෝර්ම 03 හි ඇතුළත් කළයුතු ආදායම් බදු ලිපිගොනු අංකය විය යුත්තේ එම සමාගමේ හෝ ආයතනයේ ආදායම් බදු ලිපිගොනු අංකයයි. වි.ස.පැ. කාඩ්පත් හිමි අයදුම්කරුවන් ආදායම් බදු ගෙවන්නන් නොවන අවස්ථාවලදී ඔහු/ඇය අයදුම්පත් පෝර්මයේ අදාළ කොටසේ ඒ බව සඳහන් කළහැක.
3. නේවාසික තත්ත්වය සැලකිල්ලට නොගෙන අනේවාසික විදේශ මුදල් (අ.වි.මු.) ගිණුම්, නේවාසික විජාතික විදේශ මුදල් (නේ.වි.වි.මු.) ගිණුම්, නේවාසික විදේශ මුදල් (නේ.වි.මු.) යන ගිණුම් හිමියන්ට සහ විදේශ මුදල් බැංකු (වි.මු.බැ.) ඒකකවල ගිණුම් ලාභීන්ටද වි.ස.පැ. කාඩ්පත් නිකුත් කළහැකි වන අතර මෙම වි.ස.පැ. කාඩ්පත් මගින් සිදු කරන වියදම්වලට අදාළ හර කිරීම් සිදු කළ යුත්තේ ඉහත දැක්වූ ගිණුම්වලට පමණි.
4. රට හැර යන විටදී කාඩ්පත් හාර දීමේ අවශ්‍යතාවය අ.වි.මු.හි.හිමියන්ට, නේ.අ.වි.වි.මු. ගිණුම් හිමියන්ට, නේ.වි.මු.හි. හිමියන්ට හා වි.මු.බැ. ඒකකවල ගිණුම් හිමියන්ට අදාළ නොවේ. ඒ වෙනුවට, ඔවුන් ශ්‍රී ලංකාවෙන් බැහැර යාමට ප්‍රථමව වි.ස.පැ. කාඩ්පත් නිකුත් කළ බැංකුවට, රටින් බැහැරව යන දිනය දන්විය යුතු අතර ඉන්පසුව ඔවුන් සිදු කරන ඕනෑම වියදමක් අ.වි.මු. ගිණුමට, නේ.වි.වි.මු. ගිණුමට, නේ.වි.මු. ගිණුමට හෝ වි.මු.බැ. ඒකක ගිණුම්වලට හර කළ යුතුය.
5. ඉහත සඳහන් ගිණුම්වල ඇති විදේශ මුදල් ප්‍රමාණය හර කිරීම් සඳහා ප්‍රමාණවත් නොවන විටකදී, මගේ අවසර නොමැතිව කාඩ්පත් හිමියන්ගේ රුපියල් ගිණුම්වලට එම හර කිරීම් නොකළ යුතුය. සියළුම වි.ස.පැ. කාඩ්පත් හිමියන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුය.

මෙයට,
විශ්වාසී,

එච්.ඒ.ජී.හෙට්ටිආරච්චි
විනිමය පාලක

යොමු අංකය : ඊසී/03/2000(ඒ)
 විනිමය පාලන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 තැ.පෙ. 883,
 කොළඹ 01.
 2000.04.05

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/
අභ්‍යන්තර නැව් භාර බිල්පත්/ භාණ්ඩ නැව්ගත
කරන්නන්ගේ කුචිතාන්සි නිකුත් කිරීම

උක්ත විෂයය සම්බන්ධයෙන් 1991.07.12 දින මා විසින් නිකුතර කරන ලද අංක ඊසී/48/91(ඒ) සහ 1997.03.04 දින
 නිකුත් කරන ලද අංක ඊසී/04/97 (ඒ) අංක දරණ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්ව, දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ
 ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්, මෙහෙයුම් උපදෙස්හි සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ
 ලැයිස්තුවට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/
 අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගණුදෙනුවලදී
 පිළි ගන්නා ලෙසද බලය ලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

<u>භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම</u>	<u>ලියාපදිංචි අංකය</u>
1. මැක් ඒජන්සිස් (පෞද්ගලික) සමාගම	06/07/009/0091
2. රිපබ්ලික් කාගෝ සිස්ටම්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0092
3. එම්සීඑස් ලොජිස්ටික්ස් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0093

මෙයට-විශ්වාසී,
එච්.ඒ.ඒ.හෙට්ටිආරච්චි
 විනිමය පාලක

යොමුව : අංක ඊසී/04/2000 (ඩී)
 විනිමය පාලන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 61, ජනාධිපති මාවත,
 නැ.පෙ. 883,
 කොළඹ 01.
 2000 අප්‍රේල් 7 වැනි දින.

සියළුම බලය ලත් වාණිජ බැංකු වෙත,

අක්වෙරළ බැංකු කටයුතු

- (1) 1995 අංක 33 දරණ (සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ නිකුත් කරන ලද බැංකු නියෝගය 2000 ට (අක්වෙරළ බැංකු ක්‍රමය) අනුකූලව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මෙම මෙහෙයුම් උපදෙස්වලට යටත්ව අක්වෙරළ බැංකු කටයුතු කරගෙන යාමට මෙයින් අවසර දෙනු ලැබේ.
- (2) බී.ඕ.අයි. ව්‍යාපාරයක් හැරුණු විට ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා අපනයනය කරන නේවාසිකයකු හෝ බී.ඕ.අයි. ව්‍යාපාරිකයකු නොවන එහෙත් එබඳු අපනයනකරුවෙකුට භාණ්ඩ සපයන නේවාසිකයකු සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවක අක්වෙරළ ඒකකයක් මගින් පිළිගත් ඕනෑම විදේශ මුදලකින් නියෝගයේ 4 (2) ඡේදය යටතේ ප්‍රදානය කරන ලද ඕනෑම ණයක් විනිමය පාලන නීතිය යටතේ සෘජු හා වක්‍ර අපනයනකරුවකුට විදේශ මුදල් වලින් ලබා දිය හැකි ණය සම්බන්ධයෙන් 1997 ජනවාරි 03 වන දින දරණ අංක ඊසී/02/97 (සී ඇන්ඩ් එස්) සහ ඊසී/03/97 (සී ඇන්ඩ් එස්) සහ 1998 ජූලි 31 වන දින දරණ අංක ඊසී/02/98 (සී ඇන්ඩ් එස්) යන බලපත්‍රලාභී වෙළඳුන්ට නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්වලට අනුකූල විය යුතු අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරවරයා විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට දන්වනු ලබන, මහ බැංකුව විසින් අනුමත කළ ණය සීමාවන් තොරතුරුමට විය යුතු වේ. මෙම මෙහෙයුම් උපදෙස්වල විදේශ මුදල් බැංකු ඒකකවලට අදාළ ලෙස සඳහන් වන දෑ අක්වෙරළ බැංකු ඒකකවලට අදාළ වේ.
- (3) (අ) මෙම මෙහෙයුම් උපදෙස්වල 02 ඡේදයේ සඳහන් අපනයනකරුවෙකු හෝ අපනයන කරුවෙකුට භාණ්ඩ සපයන නේවාසිකයකු හැරුණු විට නියෝගයේ 4 (1) ඡේදය යටතේ අක්වෙරළ බැංකු ඒකක සමග ගණුදෙනු කිරීමට අවසර දී ඇති නේවාසිකයන් සඳහා දෙනු ලබන ණය පහසුකම් ශ්‍රී ලංකාව තුළ කරනු ලබන මෙහෙයුම් කටයුතු සඳහා පමණක් විය යුතු අතර වෙනත් කිසිම අරමුණක් සඳහා නොවිය යුතුය.
 (ආ) උප ඡේද (අ) යටතේ ණය පහසුකම් ප්‍රදානය කළ නේවාසිකයකු, නියෝගයේ 4 (1) (ඩී) යටතේ බලය ලත් වාණිජ බැංකුවක් හෝ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද වෙනත් නේවාසිකයකු වන විටකදී එම ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලබන ණය සීමාවන් තොරතුරුමට විය යුතුය.
- (4) නියෝගයේ 2(2) ඡේදය යටතේ හෝ එම නියෝගයේ 04 ඡේදය යටතේ අක්වෙරළ ඒකකයකට පහත සඳහන් දෑ කිරීමට අවසර ඇත.
 - (අ) ණයවර ලිපි විවෘත කිරීම, ස්ථාපිත කිරීම හෝ සැල කර සිටීම. මෙබඳු ණයවර ලිපියක් විවෘත කළ හැක්කේ, ස්ථාපිත කළ හැක්කේ හෝ සැල කළ හැක්කේ අනේවාසිකයකු වෙනුවෙන් හෝ නියෝගයේ 04 ඡේදය යටතේ දක්වන නේවාසිකයකු වෙනුවෙනි.
 - (ආ) ඇපකරයක් නිකුත් කිරීම හෝ අළුත් කිරීම, වන්දියක් හෝ ඒ හා සමාන පොරොන්දුවක් සඳහා ගෙවීම. මෙබඳු ඇපකරයක්, වන්දියක් හෝ ඒ හා සමාන පොරොන්දුවක් දෙනු ලැබිය යුත්තේ අනේවාසිකයකු වෙනුවෙන් හෝ නියෝගයේ 04 ඡේදය යටතේ දක්වන නේවාසිකයකු වෙනුවෙනි.
 - (ඇ) පොරොන්දු පත්‍රයක් බාර ගැනීම. මෙබඳු පොරොන්දු පත්‍රයක් ලැබිය යුත්තේ අනේවාසිකයකු වෙනුවෙන් හෝ නියෝගයේ 04 ඡේදය යටතේ දක්වන නේවාසිකයකු වෙනුවෙනි.

- (5) මෙම උපදෙස් යටතේ අක්වෙරළ බැංකු ඒකකයක් විසින් සිදු කරනු ලබන ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශනයන් හෝ වාර්තාවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාවය පරිදි මහ බැංකුවට සැපයිය යුතු වේ.
- (6) මෙම උපදෙස්වල 'බී මී අයි ව්‍යවසාය', 'පිළිගත් විදේශ මුදල්', 'අක්වෙරළ ඒකක', 'නේවාසික', 'අනේවාසික', යන පදවලට අර්ථ දැක්වීම නියෝගයේ 09 ඡේදයේ එන එම වචනවලට දෙන ලද අර්ථ දැක්වීමට සමාන වේ.
- (7) (අ) මුදල් මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලද විදේශ මුදල් බැංකු ඒකක හා සම්බන්ධයෙන් මීට ඉහතදී නිකුත් කරන ලද පහත සඳහන් කර ඇති මෙහෙයුම් උපදෙස් හා වක්‍රලේඛ මෙමගින් අවලංගු වේ.
- (ආ) මුදල් මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලද විදේශ මුදල් බැංකු ඒකක හා සම්බන්ධයෙන් නිකුත් කරන ලද එහෙත් උපඡේද (අ) යටතේ අවලංගු නොකරන ලද සියළුම මෙහෙයුම් උපදෙස් හා වක්‍රලේඛ තවදුරටත් බලපැවැත්වෙන අතර මෙම උපදෙස්වල හා වක්‍රලේඛවල විදේශ මුදල් බැංකු ඒකක ලෙස වන සඳහන් වීම් අක්වෙරළ බැංකු ඒකක ලෙස වන සඳහනක් ලෙස සැලකිය යුතුය.
- (ඇ) උප ඡේද (අ) යටතේ සිදු කළ අවලංගු කිරීම් පහත සඳහන් ද සඳහා අදාළ නොවේ.
- (1) අවලංගු කිරීමට පෙර මෙම මෙහෙයුම් උපදෙස් හා වක්‍රලේඛ යටතේ සිදු කරන ලද කිසියම් වරදක් හෝ කිසියම් දඬුවමක් හෝ සිදු කරන ලද පාඩුවක්,
- (11) අවලංගු කරන ලද දිනට නිම වී නැති කිසියම් ක්‍රියාවක්, නීතිමය ක්‍රියාවලියක්, හෝ සිදු කිරීමට නියමිත එහෙත් නිම නොකළ ක්‍රියාවක් ඇත්තේ නම් ඒ සියල්ල මෙම මෙහෙයුම් උපදෙස් හා වක්‍රලේඛ තවදුරටත් බලපැවැත්වෙන ලෙස සලකා කටයුතු කළයුතු වේ.

එම්.බී.දිසානායක
ප්‍රධාන ගණකාධිකාරී

එච්.ජී.හෙට්ටිආරච්චි
විනිමය පාලක

උප ලේඛනය

- (1) වක්‍රලේඛ අංක : 380 (එස්සීබීඑස් 1/79) දිනය - 1979.05.02
- (2) වක්‍රලේඛ අංක : 381 (එස්සීබීඑස් 2/79) දිනය - 1979.05.17
- (3) (එස්සීබීඑස් 3/79) සහ මෙහෙයුම් උපදෙස් බීඩී 29/79 - දිනය 1979.09.28
- (4) (එස්සීබීඑස් 4/79) දිනය - 1979.10.29
- (5) (එස්සීබීඑස් 5/79) දිනය - 1979.11.02
- (6) (එස්සීබීඑස් 6/79) - බීඩී/එස් 1049/79 සහ මෙහෙයුම් උපදෙස් බීඩී 40/79 දිනය - 1980.01.10
- (7) (එස්සීබීඑස් 7/80) - බීඩී/එස් 1049/79 සහ මෙහෙයුම් උපදෙස් බීඩී 18/80 දිනය - 1980.04.30
- (8) (එස්සීබීඑස් 8/80) - බීඩී/එස් 1049/79 සහ මෙහෙයුම් උපදෙස් බීඩී 21/80 දිනය - 1980.05.14
- (9) (එස්සීබීඑස් 9/84) - බීඩී/එස් 1049/79 සහ මෙහෙයුම් උපදෙස් බීඩී 23/84 දිනය - 1984.11.13
- (10) (එස්සීබීඑස් 10/89) - බීඩී/එස් 1049/79 සහ මෙහෙයුම් උපදෙස් බීඩී 01/89 දිනය - 1989.01.31
- (11) මෙහෙයුම් උපදෙස් බීඩී/15/93 දිනය - 1993.11.24

යොමුව : අංක ඊසී/05/2000 (ඩී)
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 883,
කොළඹ 01.

2000 අප්‍රේල් 7 වැනි දින.

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

අපනයන කරුවන් සඳහා විදේශ මුදල් ණය

- (1) ප්‍රමාණවත් අයුරින් විදේශ විනිමය උපයනු ලබන නිරයාන කරුවන් සඳහා ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු පවත්වාගෙන යාම සඳහා වූ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වාණිජ බැංකුවල විදේශ මුදල් බැංකු ඒකක සහ දේශීය බැංකු ඒකක මගින් ණය පහසුකම් ලබා දීමට අවසර දෙමින් 1997 ජනවාරි මස 3 වන දින නිකුත් කරන ලද අංක ඊසීඩී/02/97/ඩී ඇන්ඩ් එෆ් දරණ මගේ මෙහෙයුම් උපදෙස් හා සම්බන්ධවයි. මෙම අවසරය ලබා දෙන විට පැවති එක් කොන්දේසියක් වූයේ, එම ණය පියවීම සඳහා රුපියල් අරමුදල් පරිවර්තනය කිරීමට කරනු ලබන ඉල්ලීමක් කිසිදු තත්වයක් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සලකා නොබලන්නේය යන්නයි.
- (02) මෙම මෙහෙයුම් උපදෙස්වලට අනුව විදේශ මුදල් වලින් දෙන ණයවලදී ණය ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවල ඇපයට තබන ලද වත්කම් විකුණා විදේශ මුදල් ලබා ගැනීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතු බව මෙයින් දන්වා සිටිනු ලැබේ. එය අසාර්ථකව පවතින්නේ නම් පමණක්, විදේශ මුදල් ණය සඳහා උගසට තබන වත්කම් විකිණීමෙන් ලද අරමුදල් විදේශ මුදල්වලට පරිවර්තනය කර ගැනීම සඳහා මා වෙත ඉල්ලුම් කළ හැකිය.
- (03) භාණ්ඩ හා සේවා අපනයනකරුවන් වෙත ප්‍රදානය කරන ලද විදේශ මුදල් ණය පහසුකම් සම්බන්ධයෙන් පහත දක්වෙන කරුණු ඇතුළත් ප්‍රකාශනයක් සෑම කරුවන් සඳහාම ඔබ විසින් මා වෙත සැපයිය යුතුය.
 - (i) සමාගමේ නම,
 - (ii) පහසුකම දී ඇති දිනය,
 - (iii) පහසුකම් වර්ගය,
 - (iv) පහසුකම ලබා දී ඇති කාලය,
 - (v) ඇපයට තබන ලද වත්කම,
 - (vi) මුළු ණය ප්‍රමාණය,
 - (vii) අරමුණ.

මෙම ප්‍රකාශය මෙහෙයුම් අංශය, විනිමය පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, තැ.පෙ. 883, ඉක්විට්ටි ටු ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට සෑම කරුවන් අවසානයේ එළඹෙන මාසයේ 15 වන දිනට පෙර එවිය යුතුය.

මෙයට - විශ්වාසී,
එච්.ඒ.ජී.ගෙට්ටිආරච්චි
විනිමය පාලක

යොමු අංකය : ඊසී/06/2000(පීඇන්ඩීඑස්)
 විනිමය පාලන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 තැ.පෙ. 883,
 කොළඹ 01.
 2000.05.10

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම (පියවර)

ඉහත සඳහන් මාතෘකාව යටතේ 1992 ජූලි මස 28 වන දින සහ අංක ඊසී/74/92(පී ඇන්ඩී එස්) යන දරණ මාගේ මෙහෙයුම් උපදෙස් හා සම්බන්ධවයි.

- 2000 මාර්තු මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අංක 1122/12 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ඒකක භාරවල, ඒකක නිකුත් කිරීම හා මාරු කිරීම සඳහා ලබා දෙන ලද පොදු අවසරයට අනුව එම ඒකක භාරවල ඒකක මිලයට ගැනීම හා මාරු කිරීමට අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා 1992 ජූලි 28 වන දින මාගේ මෙහෙයුම් උපදෙස් අංක ඊසී/74/92(පී ඇන්ඩී එස්) මගින් හඳුන්වා දෙන ලද කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් ක්‍රමය 2000.03.07 දින සිට බලපැවැත්වෙන පරිදි යොදාගත හැකි බව බලය ලත් වෙළෙඳුන් වෙත මෙයින් දන්වා සිටීම (ඇමුණුම i).
- තවද, 1992 ජූලි මස 29 වන දින සහ අංක 721/4 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් අනේවාසිකයන්ට කොටස් නිකුත් කිරීමට හා මාරු කිරීමට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් ඉහත සඳහන් ගැසට් නිවේදනය මගින් හඳුන්වා දෙන ලද සංශෝධනයන්ද 2000 මාර්තු මස 07 වන දින සිට ක්‍රියාත්මක වේ.
- මෙම සංශෝධනයන්ට අනුව, මුදල් ණයට දීම් කරන හා උගස් බඩුවලට ණය දීම් කරන සමාගම් හැර අනෙකුත් මූල්‍ය සේවාවන් සපයන සමාගම්වල කොටස් අනේවාසිකයන්ට නිකුත් කිරීම් හෝ මාරු කිරීම් පහත වගුවේ දක්වා ඇති සීමාවන්ට යටත්ව කිරීමට අවසර දෙනු ලැබේ.

සටහන

ව්‍යාපාරය	සමාගමේ නිකුතු ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස
බැංකු පහත යටතේ බලපත්‍ර ලත් ආයතන මගින් කරන බැංකු කටයුතු	60%
රක්ෂණ කටයුතු	90%
කොටස් තැරැව් කටයුතු	49% ක් හෝ සුරැකුම්පත් හුවමාරු කොමිෂන් සභාවේ අවසර ලබා ඇත්නම් 100%
අනෙකුත් මූල්‍ය සේවාවන්	49%

- සෑම ප්‍රාථමික කොටස් නිකුතුවක් හෝ ඒකක මිලදී ගැනීමකදීම අනේවාසිකයකුට දෙනු ලබන කොටස් හෝ ඒකකවලට අදාළ ඔහුගේ/ඇයගේ පියවරා ගිණුම මගින් සිදු කරනු ලැබූ ගෙවීම්වලට අදාළ ප්‍රකාශනයක්, ඇමුණුම් ii මගින් දී ඇති ආකෘතියේ දක්වන ආකාරයට එම ගෙවීම් සිදු කළ දින සිට දින 15 ක් ගත වීමට පෙර මෙම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ඒකකය වෙත සපයන ලෙස සියළුම බලය ලත් වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

6. 1992 ජූලි මස 28 වන දින අංක ඊසී/74/92 (පී ඇන්ඩ් එෆ්) දරණ මාගේ මෙහෙයුම් උපදෙස් වලින් ඉල්ලා ඇති ආකාරයට සියෙරා ගිණුමට සිදු කළ තැන්පත් හා ආපසු ගැනීම් පිළිබඳ වාර්තාවක් ඇමුණුම iii දක්වන පරිදි සෑම මාසයක් අවසානයේදී එළඹෙන මාසයේ 15 වන දිනට පෙර සපයන ලෙසද සියළුම බලය ලත් වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
7. ඉහත (5) හා (6) හි සඳහන් ප්‍රකාශනයන් මෙම වකුලේඛනය උපුටා දක්වමින් මෙම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ඒකකය වෙත ලැබෙන පරිදි යොමු කළ යුතු වේ.

මෙයට,
විශ්වාසී,

එච්.ඒ.ජී.හෙට්ටිආරච්චි
විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1122/12 - 2000 මාර්තු 07 වැනි අඟහරුවාද - 2000.03.07

(ආණ්ඩුවේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී.)

1 වැනි කොටස : (1) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

විනිමය පාලන පනත

(ලංකා නීති ප්‍රඥාප්තිවල 423 අධිකාරය)

විනිමය පාලන පනත යටතේ දැන්වීම

විනිමය පාලන පනතේ 7 වැනි වගන්තිය, 10 වැනි වගන්තිය, 11 වැනි වගන්තිය, 15 වැනි වගන්තිය සහ 30 වැනි වගන්තියේ (5) වැනි උප වගන්තිය ප්‍රකාර අවසරය

විනිමය පාලන පනත යටතේ 1992 ජුනි මස 29 වැනි දින ප්‍රසිද්ධ කරන ලද, අංක 721/4 දරන රජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) මගින් කළ දැන්වීම පනත සඳහන් ආකාරයට සංශෝධනය කරනු ලැබේ.

- 1. 3(ආ) ඡේදය මෙමගින් ඉවත් කොට, ඒ වෙනුවට පහත දක්වෙන ඡේදයන් ආදේශ කරනු ලැබේ :
 - (ආ) මෙහි පහත දක්වා ඇති සටහනෙහි පළමුවැනි තීරුවෙහි දක්වා ඇති යම් ව්‍යාපාරයක් කරගෙන යන හෝ ව්‍යාපාරයක් කරගෙන යාමට යෝජනා කරන සමාගමක කොටස් සම්බන්ධයෙන් එකී ව්‍යාපාර හා සම්බන්ධ නීතිරීතීන්හි හෝ ඒ යටතේ දක්වෙන මෙහෙයුම් සීමාවන්, අවශ්‍යතාවන් සහ කොන්දේසිවලට යටත්ව එම සටහනෙහි දෙවැනි තීරුවෙහි ඉදිරියෙන් දක්වා ඇති එකී සමාගමෙහි නිකුත් කළ ප්‍රාග්ධනයේ ප්‍රතිශතයන් දක්වා පමණක් මෙමගින් ප්‍රදානය කර ඇති අවසරය අදාළ විය යුතුය.

2A 1 කොටස : (1) ඡේදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය-2000.03.07

සටහන

1	2
බැංකු පනත යටතේ බලපත්‍ර ලත් ආයතන මගින් කරන බැංකු කටයුතු	60%
රක්ෂණ කටයුතු	90%
කොටස් තැරැව් කටයුතු	49% ක් හෝ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අවසරය ප්‍රදානය කරන විටක 100%
අනෙකුත් මූල්‍ය සේවාවන්	49%

(ඇ) මෙහි පහත දක්වා ඇති ව්‍යාපාරවලින් යම් ව්‍යාපාරයක් කරගෙන යන හෝ ව්‍යාපාරයක් කරගෙන යාමට යෝජනා කරන සමාගමක කොටස් සම්බන්ධයෙන් ඒ සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් ප්‍රතිශතයක් දක්වා පමණක් මෙයින් ප්‍රදානය කරනු ලබන අවසරය අදාළ විය යුතු අතර, එකී ප්‍රතිශතය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් හෝ එවැනි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විදේශ ආයෝජන අනුමත කිරීම සඳහා පිහිටුවන ලද යම් නෛතික හෝ පරිපාලන අධිකාරියක් විසින් හෝ සාමාන්‍ය හෝ විශේෂ අනුමැතිය ප්‍රදානය කොට තිබිය යුතුය.

- (i) ගුවන් ප්‍රවාහන කටයුතු ;
- (ii) වෙරළබඩ නැව් කටයුතු ;
- (iii) 1990 අංක 46 දරන කාර්මික ප්‍රවර්ධන පනතේ දෙවැනි උපලේඛනයෙහි සඳහන් කාර්මික ව්‍යාපාර ; එනම්,
 - (අ) යුද්ධායුධ, වෙඩි ද්‍රව්‍ය, වෙඩි බෙහෙත්, පුපුරුණු ද්‍රව්‍ය, හමුදා වාහන සහ උපකරණ, අහස් යාත්‍රා සහ වෙනත් හමුදාමය ලෝහ භාණ්ඩ නිෂ්පාදනය කරන යම් කර්මාන්තයක්
 - (ආ) වස, නිද්‍රා ජනක ද්‍රව්‍ය, මද්‍යසාර, අන්තරාදයක මාෂඩ සහ විෂ අවදානම් හෝ කායිනෝජෙනික් ද්‍රව්‍ය නිෂ්පාදන කරන යම් කර්මාන්තයක් ;
 - (ඇ) ව්‍යවහාර මුදල්, කාසි හෝ ආරක්ෂිත ලේඛන නිපදවන යම් කර්මාන්තයක් ;
- (iv) බලශක්තිය සහ විදුලි බලය නිපදවීම සහ බෙදාහැරීම ;
- (v) විශාල පරිමාණයේ යන්ත්‍රානුසාරයෙන් මැණික් හැරීම ;
- (vi) ලොකරැයි”.

2. 4 වැනි ඡේදයට අනතුරුව 4අ යන පහත දැක්වෙන නව ඡේදය ඇතුළත් කිරීමෙන් -
 4අ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයින්ට ගෙවීමට අවසරය - මේ යටතේ අවසර දෙනු ලැබූ ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකාවෙන් පිටත වාසික පුද්ගලයෙකුට කරනු ලබන ගෙවීමක් හෝ බැර කිරීමක් සඳහා විනිමය පාලන පනතේ 7 වැනි වගන්තිය යටතේ මෙයින් බලය පවරන අතර, එවැනි ගෙවීම් 4(ඇ) ඡේදයේ විධිවිධානවලට අනුකූලව පමණක් සිදු කළ යුතුය.

එච්.ඒ.පී.හෙට්ටිආරච්චි,
 විනිමය පාලක.

2000 මාර්තු මස 07 වැනි දින,
 කොළඹ දී ය.

විනිමය පාලන පනත යටතේ දැන්වීම
 ලංකා නීති ප්‍රඥප්තිවල 423 වන අධිකාරය

විනිමය පාලන පනතේ 7 වැනි වගන්තිය, 10 වැනි වගන්තිය, 11 වැනි වගන්තිය, 15 වැනි වගන්තිය
 සහ 30 වැනි වගන්තියේ (5) වැනි උප වගන්තිය ප්‍රකාර අවසරය

1. (අ) ඒකක භාර නිර්මාණය කරන භාරක ඔප්පුවල සහ එවැනි ඒකක භාරයන්හි කළමනාකාර සමාගම සහ භාරකරුවන් අතර පවතින ගිවිසුමෙහි දේපල තැන්පතු වෙන් 20% කට නොවැඩි ප්‍රමාණයක් රජයේ සුරැකුම්පත්හි ආයෝජනය නොකළ යුතු බවට සීමාවක් පනවා ඇති කල්හි, 1991 අංක 26 දරන පනතින් සංශෝධිත 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නිකුත් කරන ලද බලපත්‍රයක් මත ක්‍රියාත්මක වන ඒකක භාරයක ඒකක පනත දක්වන දෙවැනි ඡේදයේ දක්වා ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකාවෙන් පිටත වාසිකයින්ට නිකුත් කිරීමට සහ පැවරීමට විනිමය පාලන පනතේ (ලංකා නීති ප්‍රඥප්තිවල 423 වැනි අධිකාරය වූ) 10 වැනි, 11 වැනි, 15 වැනි වගන්තිවල සහ 30 වැනි වගන්තියේ 5 වැනි උපවගන්තියේ කාර්යයන් සඳහා මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

(ආ) ඉහත උප ඡේද (අ) යටතේ අවසර දෙන ලද ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත වාසිකයෙකුට කරන ගෙවීමක් හෝ බැර කිරීමක් සඳහා විනිමය පාලන පනතේ 7 වැනි වගන්තිය යටතේ මෙයින් බලය පවරන අතර, එවැනි ගෙවීම් 2 (ඇ) ඡේදයේ ප්‍රකාර සිදු කළ යුතුය.

2. කොන්දේසි:

(අ) මේ යටතේ අවසර දෙනු ලැබූ ගනුදෙනුවක පාර්ශ්වකරුවකු වන්නා වූ ශ්‍රී ලංකාවෙන් පිටත වාසිය කරන තැනැත්තකු විසින් එම තැනැත්තා ශ්‍රී ලංකාවෙන් පිටත වාසියෙකු වන බවට ඒකක මිල දී ගැනීම සඳහා වන අයැදුම්පත්‍රයෙහි ප්‍රකාශයක් කළ යුතුය.

(ආ) මේ යටතේ අවසර දෙනු ලැබූ කිසියම් නිකුතුවක හෝ ගනුදෙනුවක, ඒකක මිල දී ගැනීම සඳහා කරනු ලබන ගෙවීම් විනිමය පාලක විසින් දෙන ලද විධානවලට අනුකූලව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක විවෘත කරන ලද කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුමෙන් හෝ ඒ ගිණුමට පමණක් කරනු ලැබිය යුතුය.

(ඇ) මේ යටතේ අවසර දී ඇති කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන ඒකක නිදහස් කිරීමෙන් ලැබෙන මුදල්, අලෙවි කිරීමෙන් ලැබෙන මුදල්, මුදල් හෝ කොමිස් වැනි මුදල් ගෙවීම් ඒ සඳහා බලය පැවරෙන කළමනාකරණ සමාගමක්, භාරකරුවෙකු, වාණිජ බැංකුවක්, බලපත්‍ර ලත් තැරැව්කරුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු ඉහත (ආ) උප ඡේදයෙහි සඳහන් කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුමකින් හෝ එම ගිණුමකට පමණක් කළ යුතුය.

(ඈ) කිසියම් ඒකක භාරයක ඒකක හිමියන් ඒකක නිකුත් කිරීම් හෝ පැවරුම් පිළිබඳව නාම ලේඛනයක් පවත්වා ගෙන යාමට බලයලත් කළමනාකරණ සමාගමක් හෝ වෙනත් පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවෙන් පිටත වාසික තැනැත්තෙකුගේ නම හෝ විදේශීය රාජ්‍යයක පුරවැසියෙකුගේ නම හෝ එම ඒකක භාරයේ ඒකක හිමියෙකු වශයෙන් නම නාමිකයෙකු හෝ පත් කිරීමේදී මෙම දැන්වීමට අදාළ එවැනි නිකුත් කිරීම් හෝ පැවරුම් සම්බන්ධ කොන්දේසිවලට අනුකූලව පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් කිසිවකුගේ නම් ලියාපදිංචි නොකළ යුතුය.

3. අර්ථ නිරූපනය :

(අ) "ඒකක" , "කළමනාකරණ සමාගම", "භාරකරු" සහ "ඒකක හිමියන්" සම්බන්ධයෙන් 1991 අංක 26 දරන පනතින් සංශෝධනය කරන ලද 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිෂන් සභා පනතේ දී ඇති අර්ථයන්ම ඇත්තේය.

(ආ) "තැන්පතු දේපල" යන්නෙහි අර්ථය වනුයේ බෙදා හැරීමේ ගිණුමේ බැරට මේ වනවිට පවත්නා කිසියම් මුදලක් වේ නම් එය ඇතුළත් නොවන පරිදි, ඒකක භාරක ඔප්පුවේ විධිවිධානවලට යටත්ව සහ ඒකක භාරයක් වෙනුවෙන් භාරකරු විසින් මේ වනවිට දරනු ලබන හෝ දැරීමට අදහස් කරන සියළු වත්කම් වේ.

එච්.ඒ.පී.හෙට්ටිආරච්චි.
 විනිමය පාලක.

2000 මාර්තු මස 07 වැනි දින,
 කොළඹ දී ය.

ප්‍රාථමික කොටස්/ඒකකවලට දයක මුදල් ලෙස ලැබෙන විදේශ මුදල් ලැබීම් පිළිබඳ ප්‍රකාශනය

සමාගමේ නම :

අනෙව්‍යාසික ආයෝජකයාගේ නම හා අනෙව්‍යාසික රට	සියෙරා හරහා ප්‍රේෂණය කරන ලද විදේශ මුදල් ප්‍රමාණය	වෙන් කරන ලද කොටස්/ඒකක	අර්ථසාදයට ගෙවන ලද වටිනාකම (ශ්‍රී.ල.රුපියල්)	ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කරන ලද විදේශ මුදල් ප්‍රමාණය	නැවත ගෙව විදේශ මුදල් ප්‍රමාණය

.....
බලය ලත් වෙළෙඳුන්ගේ අත්සන සහ මුද්‍රාව

කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම (සියෙරා)

ගිණුම් ප්‍රකාශනය : 20 මාසය :

ගිණුමේ නම : ගිණුම් අංකය :

දිනය	විස්තරය	තැන්පතු රු.	ආපසු ගැනීම් රු.	ශේෂය රු.

.....
දිනය

.....
බලපත්‍ර වෙළෙන්දාගේ අත්සන.

සැ.යු. : පහත දැක්වෙන ආකාරයට තැන්පතු හා ආපසු ගැනීම් පිළිබඳ විස්තර පැහැදිලිව දක්විය යුතුය.

තැන්පතු : ආමුඛ ප්‍රේෂණ, අ.වි.ගිණුම්/වි.මු.බැ.ඒ.ගිණුම් වලින් කරන පැවරුම්, විකුණු කොටස් ආදායම්/ඒකක විකිණීමෙන් ලැබෙන මුදල්, ලාභාංශ ලැබීම්, කොමිස් මුදල් ලැබීම්.

ආපසු ගැනීම් : කොටස්/ඒකක මිලදී ගැනීම්, කොටස් විකුණා ලැබෙන ආදායම හා ඒකක විකුණා ලැබෙන මුදල් සිය රටට යැවීම්, ලාභාංශ සිය රටට යැවීම්, කොමිස් මුදල් සිය රටට යැවීම්, තැරැව්කරුවන්ට කරන ගෙවීම්, ශ්‍රී ලංකාව තුළ ගිණුම් හිමියාගේ වියදම්, බැංකු ගාස්තු යනාදිය.

යොමු අංකය : ඊසී/07/2000 (සී)
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 883,
කොළඹ 01.

2000.05.19

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

දේශීය බැංකු ඒකකවල පවත්වාගෙන යනු ලබන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සම්බන්ධයෙන් කිසිදු වෙනස්කමක් කිරීමට අදහස් නොකෙරෙන බව බලය ලත් වෙළෙඳුන් වෙත මෙයින් දන්වා සිටිනු ලැබේ. මෙම ගිණුම් යටතට අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (අවිච්චාමුඛ), නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (වි.ච්චාමු.ගි), නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (නේවිච්චාමුඛ), අපනයන කරුවන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සහ හෝටල් හිමියන්ගේ විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (හෝවිච්චාමුඛ) ඇතුළත් වේ. මෙම ගිණුම් හිමියන් සඳහා දැනට බලපැවැත්වෙන සියළුම පහසුකම් අරමුදල් නිදහස්ව මාරු කිරීමේ හැකියාවද ඇතුළුව තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇත.

මෙයට
විශ්වාසී,

එච්.ඒ.පී.හෙට්ටිආරච්චි
විනිමය පාලක

යොමු අංකය : ඊසී/08/2000 (ඒ)
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ. 883,
කොළඹ 01.

2000.08.03

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

භාණ්ඩ නැව්ගත කිරීම සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/
අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ
කුචිතාත්සි නිකුත් කිරීම.

උක්ත විෂයය සම්බන්ධයෙන් 1991.07.12 දින මා විසින් නිකුත් කරන ලද අංක ඊසී/48/91 (ඒ) සහ 1997.03.04 දින නිකුත් කරන ලද අංක ඊසී/04/97 (ඒ) දරණ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත්ව, දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්, මෙහෙයුම් උපදෙස්හි සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාත්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගණුදෙනුවලදී පිළි ගන්නා ලෙසද බලය ලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම

ලියාපදිංචි අංකය

- | | |
|---|-----------------|
| 1. සීමාසහිත ඩීආර්එච් ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම | 06/07/0009/0089 |
| 2. සීමාසහිත ඩබ්ලිව්එස්ඒ ලයින්ස් ලංකා (පෞද්ගලික) සමාගම | 06/07/0009/0090 |

මෙයට
විශ්වාසී,

එච්.ඒ.පී.හෙට්ටිආරච්චි
විනිමය පාලක

යොමු අංකය : රීසී/09/2000 (එම්යූ)
විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ. 883,
කොළඹ 01.

2000.09.18

බලය ලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**විදේශ විනිමය විකිණීම සහ මිලයට ගැනීම සඳහා
ආකෘති පත්‍ර 1 සහ ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම**

ආකෘති පත්‍ර 1 සහ ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, 1998.12.24 වැනි දින මා විසින් නිකුත් කරන ලද අංක රීසී/07/98 (එම්යූ) දරණ මෙහෙයුම් උපදෙස් කෙරෙහි බලයලත් වෙළෙඳුන්ගේ අවධානය යොමු කරවනු ලැබේ.

බලයලත් වෙළෙඳුන් විසින් ඇ.එ.ජ. ඩොලර් 5000 ට වඩා අඩු ප්‍රමාණයකට හෝ ඒ හා සමාන වටිනාකමකින් යුත් වෙනත් විදේශ මුදල් ප්‍රමාණයකට විදේශ විනිමය එක් වතාවකදී මිලදී ගන්නා අවස්ථාවලදී එම විදේශ විනිමය ප්‍රමාණය බලයලත් වෙළෙඳුන්ට විකුණනු ලබන තැනැත්තාට ආකෘති පත්‍ර 2 සම්පූර්ණ කරන ලෙස ඉල්ලා සිටීමේ අවශ්‍යතාවය තවදුරටත් අවශ්‍ය නොවන බව තීරණය කර ඇත. ඒ වෙනුවට බලයලත් වෙළෙඳුන් විසින් එම සියළු මිලදී ගැනීම්, පහත සඳහන් තොරතුරු ඇතුළත් වන පරිදි, තමන් විසින් පිළියෙල කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයක් මගින් සනිපතා වාර්තා කළ හැකිය.

- (1) ප්‍රේෂණය කරන්නාගේ නම සහ ලිපිනය :- (මුදල් මාරු කිරීමකදී අවශ්‍ය නොවේ.)
- (2) ප්‍රතිලාභියාගේ නම සහ ලිපිනය (මුදල් මාරු කිරීමකදී විදේශ ව්‍යවහාර මුදල් මාරු කරන්නාගේ නම සහ ලිපිනය) :-
- (3) මිලදී ගනු ලබන දිනය :-
- (4) අදාළ වන පරිදි ප්‍රතිලාභියාගේ විදේශ ගමන් බලපත් අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය :-
- (5) මිලදී ගන්නා ලද විදේශ විනිමය ප්‍රමාණය :-

මෙයට
විශ්වාසී,

එච්.ඒ.ජී.හෙට්ටිආරච්චි
විනිමය පාලක